

ආදරණීය වික්ටෝරියා හා මායා යථාර්ථවාදය

කුලතිලක කුමාරසිංහ

Magic realism was first used by German art critic France Roh in 1925. Magic realism was later used to describe the uncanny realism by American painters. Magic realist art does not often include overtly fantastic or magical content, but rather looks at the mundane through a hyper-realistic. French-Russian Cuban writer Alejo Carpentier, who rejected Roh's magic realism as tiresome pretension, developed his related concept *Marvelous Realism* in 1949. While Flores named Jorge Luis Borges as the first magical realist, he failed to acknowledge either Carpentier or Pietri for bringing Roh's magic realism to Latin America. Borges is often seen as a predecessor of magical realists, with only considering him a true magical realist. Magical realism portrays fantastical events in an otherwise realistic tone. It brings fables, folk tales and myths into contemporary social relevance. Writers do not invent new worlds but reveal the magical in this world, as was done by Gabriel Garcia Marquez who wrote the seminal work of the style, One Hundred Years of Solitude. Young Sri Lankan writer, Mohan Raj Madawela has written three novels, such as *Magam Soliya*, *Loveena* and *Aadaranieya Victoria*. Later novel is more successful than others. He follows the features of magical realism as much as possible.

19 වන සියවසේ දෙවන භාගයේදී මෙරට කාස්තු පුනර්ජීවනයක් - බුද්ධීමය ප්‍රබෝධයක් පැවතුණේය. මේ බුද්ධීමය ප්‍රබෝධයට තුළුදුන් ආසන්නතම සාධකය 1852 දී පමණ ඇති වූ සවිසත්ත්මි යනුවෙන්

① වින්තා මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
සංස්. මහාචාර්ය පැට්ටික් රත්නායක, ආචාර්ය කේ. ඩී. ජයවර්ධන, ජෞඛල් කළේකාචාර්ය
දිනල ප්‍රකාශන්ද, රෝජීය කළේකාචාර්ය අංශල විකුමසිංහ
මානවකාස්තු පිය කාස්ත්‍රිය සංග්‍රහය, 21 කළාපය, 2014/2015 මානවකාස්තු පිය, කැලණීය
විශ්වවිද්‍යාලය

3rd Proof

28

මානවකාස්ත්‍ර පිය හාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

හැදින්වෙන වාදය වූව ද, මේ වූකලී වැට්ලි ආර්ථිකය සමග ගොඩනගැනුණු දේශීය මධ්‍යම පන්තියේ දු ප්‍රතුන්ගේ නැගි සිටීමත්, මුළුන් මිශනාරි පාසුල්වලින් ද ප්‍රකට පිරිවෙන්වලින් ද ලද දුෂ්චාජා අධ්‍යාපනයන් ය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට අතහිත දුන්, මෙරට ජාතියේහි රදු ප්‍රධානීන්, මුදල් මූහන්දීරම්වරුන් සහ රටේ මහත්වරුන් අධිරාජ්‍යවාදීන් සමග එකතුව සමස් රටේ සාරය සුරාකැමට පෙළමුණහ. අධිරාජ්‍යවාදීන් ප්‍රධාන කොටස භාක්ති විදින අතර ම සිය ගැන්තන් වූ දේශීය අධිපතිවාදීන්ට, සාමාන්‍ය ජනතාවගේ වතුපිටි, ඉඩකඩම්, හවහෝග සුරාකැමට ඉඩ දී නිහෘත වූහ. යටත් විෂ්තවාදීන් හා දේශීය දහනයින් ගෙන හිය ලදරු අවස්ථාවේ පැවති පරිහෝජනවාදී දහනවාදයේ උච්ච අවස්ථාවක් ලෙස අරක්කු රේන්ද ව්‍යාපාරය දැක්විය හැකි ය. මේ ව්‍යාපාරයේ පැටිකිරිය පිළිබඳ යට්ටෝයක් උකහාගත හැකි බුද්ධිමත් පායකායාගේ වින්තන ප්‍රවාහය අවදී කරවන කාන්තියක් ලෙස මොහාන් රාජ් මධ්‍යවලගේ ආදරණීය වික්වෝරියා නවකතාව හඳුන්වා දිය හැකි ය. දේශීය වූ දහනයි පන්තිය යම්බද ස්ථාවරත්වයකට පත්වන අපුරු ඒ අනුසාරයෙන් විවරණය කිරීමට ලේඛකයාට අවකාශය සැලසී ඇත. වඩා බලවත්වන ව්‍යාපාරිකයා ඒ සෙක්තුයේ ම සුළු සුළු ව්‍යාපාර සිය ග්‍රහණයට ගැනීමට පෙළමීම දහනවාදයේ පැහැදිලි ලෙස විද්‍යාමාන වන සරල සූත්‍රයකි. මේ සරල සූත්‍රය ආදරණීය වික්වෝරියා නවකතාවේ කතාව විකාශනයට තුවු දී ඇති ප්‍රධාන සාධකය වී ඇත.

මොහාන් රාජ්ගේ මේ නවකතාවට පසුබීම් වී ඇත්තේ 1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයන්, 1880 දශකය ආරම්භයේදී කේපී වගාව වෙනුවට වඩාන් ලාභදායී තේ වගාව හඳුන්වාදීමට පෙළමීමත් යන ආර්ථික ක්‍රියාවලියයි. මෙකල ගාස්ත් පුරනර්ජීවනය සමග ඉස්මතු වූ බුද්ධිමත් වින්තන ප්‍රබෝධය වඩාත් දැල්වීමට තුවුන්නේ සමය සමයාන්තර වාද විවාද වන අතර, විශේෂයෙන් පංචමහාවාදයේ ප්‍රධානම වාදය වූ පානදුරාවාදයයි. කාලයේ වැළිතලාවට හසු වී යටපත් වී හිය බොද්ධ ප්‍රබෝධයට නව ප්‍රාණයක් ලබා දෙන්නේ මිගේටුවත්තේ ගුණානාන්ද නාහිමියන්ගේ බොද්ධ රණ ගොසය. බුදුදහම පිළිබඳ මෙරට පමණක් තොව ඇමරිකාව දැඟ විදෙස් රටවල ද උද්‍යෝගයක්, වාර්තකරණයක් ඇති වන්නේ මින් පසුව ය. කර්නල් ඔල්කොට්, බැලැවැටිස්කි මැයිනියි

ආදි විද්‍යාත්මක මෙරට පැමිණ පරම වියුනාර්ථවාදී බොඳේ සමාගම පිහිටුවා බොඳේ අධ්‍යාපනයට පණ දෙන්නේ මින් පසුවය. මේ පසුඩීමෙහි අරක්ෂා රේන්ද ව්‍යාපාරය හෙවත් දේශීය දනපති කුමයේ කොළඹනාරටය ගක්තිමත් වෙමින් පැවතුණේය. මේ සමාජ ආර්ථික හා දේශපාලන පසුඩීම පාදක කරගෙන ආදරණීය වික්වෝරියා නවකතාවේ කතා පුවත විවරණය කිරීමට මොහාන් රාජ්‍යමධ්‍ය විමසිලිමත් වීම වැදගත් ය.

මූදලේ ආධිපත්‍යය මත ගොඩනැගෙන දනපතියේ ක්‍රමානුරූපී ලෙස දේශපාලන කොටස්කාරයේ බවට පත්වෙති. එය එකල ක්‍රමානුරූපී ලෙස සිදුවුවක් වන අතර වර්තමානයේ ඉතා පැහැදිලි ලෙස විද්‍යාමාන වන්නකි. ආර්ථිකයෙන් සවිමත් වන්නේ අතිවාර්යයෙන් ම දේශපාලන බලධාරයේ බවට පත්වෙති. එහත් එදා ඉඩම් හිමි රදුල පෙලැන්තිය එයට එරෙහි ව නැගී සිටියේ ය. මෙදා ඉඩම් හිමි රදුලයන් තොසිටින හෙසින් එවැන්නක් කිරීමට තරම් ගක්තියක් න්‍යාච්‍යාවයේශයන්ට තොමැති. අද මෙරට ක්‍රියාත්මක වන්නේ එදා මාක්ස්ට්‍රාන් පවසනු ලැබූ ආකාරයට කොමිපදාරු දනපති කුමයක් ද? නැත. අද රටේ සාරය දිනපතා උකහා ගතිමත් තමන්ගේ බැකු ගිණුම් තර කරන දනපති කුමයක් ගොඩනැගෙමින් තිබේ. ඔවුන් අත බලය ක්‍රියාත්මක වේ. රාජ්‍ය බලයන්, ආර්ථික ගක්තියන් ඔවුන් විසින් නතු කර ගනු ලැබේ ඇති. ඒ අනුසාරයෙන් මෙරට බල පැවැත් වූ දේශපාලන ඉතිහාසය නිරීක්ෂණය කිරීමට, ඒ ගැන අවදි මනසින් සිනිමට පායකයා යොමු කිරීම, මේ යුතෙයේ නවකතාකරණයට ප්‍රවිෂ්ට වන ලේඛකයකු විසින් සිදු කළ යුතු ව ඇති. අරක්ෂා රේන්ද ව්‍යාපාරය මගින් ස්ථාපිත වූ දනපති පන්තිය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක කිරීමට, කරදරයකින් තොර ව පවත්වා ගෙන යාමට, දේශීය ප්‍රඛ්‍යාදී ජනතාව පාවාදීමට හා පිළිනයට එරෙහි ව නැගී සිටි ජනතාව විවින් විට මරුදාය කිරීමට අනුබල දුන් පරාගති ජාතියෙන් ක්‍රියාවලියක් විය. එකල මූදලී මූහන්දීරම් හා රටේ මහත්වැ අධිරාජ්‍යවාදීන්ගෙන් වරප්‍රසාද හිමි කර ගැනීම සඳහා ස්වදේශීය ජනතාව දුඩීලෙස් පිළිනයට ලක් කළහ. තලා පෙළැහැ. හිංසනයට ලක් කළහ. ස්වදේශීය නිදහස් අරගල යටපත් කළහ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ සැබැං ගැන්තො වූහ. පසු කාලයේ - නිදහසින් පසු දේශපාලනයට පිවිස සිංහලයා හා සිංහල බස සඳහා අරගල කරන්නට

3rd Proof

30

මානවකාස්ත්‍ර පිය හාස්ත්‍රීය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

වූයේ මේ මුදලි මුහන්දිරම්වරුන්ගේ දරුවන්ය. එහෙත් යෙළේක්ත පසුවීම ඉති කරනු ලිස ඒ හා බැඳුණු සාමාජික හා දේශපාලනික පසුවීම ප්‍රමාණවත් තරම විවරණය කිරීමට මොහාන් රාජ් පෙළඹී නැත. ඒ කතා පුවත විකාශනය කිරීමට අවශ්‍ය නොවන්නේයැයි හැඳුණු තිසා ද? නැතහෙත් එහි වැදගත්කම සිය තවකතාවේ විකාශනය වන පුවතට එන්දිය ලෙස බඳු නොවන්නේ යැයි සිතු තිසා ද? ඒ කෙසේ වුවත් අරක්කු රේන්ද ව්‍යාපාරය සමග පැන නැඟුණු දේදිය දහනපති පන්තිය මෙරට පොදු ජනතාව සුරුකැ ආකාරය පිළිබඳ ගැහුරු විවරණයක් කිරීමට එයට වැඩි අවධානයක් යොමු කළේ නම් ලේඛකයාට අවකාශය ලබා ගත හැකි ව තිබුණි. දේදිය දහනපතියන් විසින් වාමාංශිකයන් තලා පෙළේ ආකාරය තිරුපණය කිරීම කෙරෙහි අවධානය යොමු නොකිරීම, ලැබුණු ඉඩ ප්‍රස්ථාව අහිමි කර ගැනීමක් ලෙස සැලකිය යුතු වේ.

ආදරණීය වික්ටෝරීයා හි වස්ත්‍ර සන්දර්භය ගොඩනැගී ඇත්තේ අන්දිරිස් නම් උච්චර සාමාන්‍ය ප්‍රවුලක උපත ලද ගැමී තරුණයකුගේ වරිතය කේත්ද කොට ගෙන ය. සිය පියා වූ දාවිත් අජ්පු සමග ඇති කර ගත් කළහයක් හේතු කොට ගෙන මවගේ මග පෙන්වීම මත ඔහුට ගෙදරින් පිට වී යාමට සිදු වේ. දාවිත් අජ්පු බෙබද්දෙක වූ අතර ගෙදර බිරිද සමග කළිකලහ ඇති කර ගැනීමට පෙළඹීම තිසා ඇයට පහරදුන් අවස්ථාවක උදහසට පත් වන නව යොවුන් තරුණයෙකු වූ අන්දිරිස් පියාට පහර දීමට නැගී සිටී. මේ අවස්ථා තිරුපණය අන්දිරිස්ගේ ප්‍රතාපවත් වරිතය මනෝවිශ්ලේෂාණුකුල ව වහා ගැනීමට තුළු දෙන්නේ ය. ඔහුගේ පුවණ්ඩ හැසිරීම අනාගත සාර්ථකත්වයට මෙන් ම, බිඳ වැටීමට ද හේතු සාධකයක් වූයේ ය.

”මහා මෙරු පර්වතය තරම් බරසාර අතක් උරහිසෙන් අල්ලා ඇත්ත විසි කරනු ලැබුවේය. ඔහු පරභීලක් වගේ උඩින් විසි වී මැටි පොලොව උඩ ඇදගෙන වැටුණේ ය. ඒ හා ම සිහි එළවා ගත් ඇසිල්ලේ දී ඔහු ඉහළ බැඳුවේය. එවිටය ඔහු දුටුවේ, ගිනිපුලිගුවන් වියරු දැසින් තමා දෙස බලාගෙන හති ලමින් වෙවිලමින් වල් කොටන කැත්ත තමා දෙසට උපුක් කරගෙන සිටින සිය වැඩිමහල් කොල්ලාව! අන්දිරිස් තව පියවරක් ඉදිරියට ඇවිත් වල් කොටන කැත්ත සිය අප්‍රවිවාගේ ඇස් උගෙම අං කළේ ය.”¹

මහුව සොහොයුරත් දෙදෙනෙකු හා සොහොයුරියක සිටියේ ය. නුවර බලා යන මහුව තම ජීවිතය ඉලක්කයකට අනුගත වන සේ හැසිරවීම දුෂ්කර වූයේ ය. ජ්වත් වීම සඳහා නොයෙකුත් දේවල් කිරීමට මහුව සිදු විය.

“නුවරට ඇවේත් මහු මාස ගණනාවක් අතන මෙතන රස්තියාප වූවෙන් ය. තැන තැන පොඩි පොඩි සුඡ වැඩ කම්ලේය. පෙදලරුවන්ට අත් උදව් දුන්නේ ය. වඩුවන්ට අත් උදව් දුන්නේ ය. බැහැයි නොකියා භාම්පූත්ත් කියන පවරන හැම කුලී වැඩක් ම කම්ලේ ය. නුවරට ලැගා වන දුම් කරන්තය සඳහා යක්ව පාර සකසන වැඩවලට කමිකරුවන් සොයන බව මහු දාන ගන්නේ ඒ අතර ය.”²

වෙළඳහෙලදමෙන් භා ව්‍යාපාරික කටයුතුවලින් ජීවිත සාර්ථක කර ගත් සැම පුද්ගලයෙකු ම මෙබදු කම්කටොලු හා දුෂ්කරතාවලට මුහුණ දී ඇත. ජීවිතය අපැහැදිලි අනාගතය හා අදුරු අතිතය විසින් මෙහෙයවනු ලබන බලවේයක් ලෙස සැලකිය යුතුවන්නේ එහෙයිනි. අනදීරිස්ට ද එබදු අදුරු මාවතක් ඔස්සේ ජීවිතය මෙහෙය වීමට සිදු වේ. මේ කාලය වන විට ඉංග්‍රීසින් විසින් පාරවල් හා දුම්රිය පාරවල් සඳීම හා වතුවල කමිකරු රෙකියා සඳහා දකුණු ඉන්දියාවන් දිලිං දෙමළ ජාතිකයන් කැඳවම්න් සිටින ලදී. ඉතාමත් අඩු වැළුපට මුළුන්ගේ ග්‍රුමය ලබා ගැනීමට ඉංග්‍රීසින්ට හැකි විය. මෙකල සියලු ම ග්‍රුමිකයන් දැඩි පිඩිනයට මෙන් ම හිංසනයට ලක්වූයේ ආත්ම ලාභය තකා කුරිරු ලෙස කිය කළ සිංහල කංකානම්වරුන්ගෙනි. ගේවුයේල් ලෙස පෙනී සිටීමට කැමැත්තක් දක්ව වූ ගබරියෙල් එබන්දෙකි. කමිකරු වැඩ කරමින් ජීවිතයට මුහුණ දෙමින් සිටී අනදීරිස්ගෙන් විටෙක මනුවල් ඇසු ප්‍රය්‍නයකට පිළිතුරු දෙන මහු මෙසේ පවසයි.

“මං ආපසු ගෙදර යනවන් යන්නේ... සිලිං කාසි ගේණියක් කර පිටින් අරගෙන මය අම්මග පය පාමුල තියන්බ පුළුවන් වෙවිච් ද්වසක”³

මව තෘප්තිමත් වන අයුරින් කටයුතු කිරීමේ අහිපායක් මහු සතු වූයේ ය. උඩරට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමට මේ වන විට ඉංග්‍රීසි පාලකයෝ

3rd Proof

32

මානවකාස්ත්‍ර පිය ශාස්ත්‍රීය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

සමත් වුහ. කොළඹ නගරය හා මහනුවර අතර ප්‍රධාන කටයුතු ඉත්පූජු ඉතා පහසුවෙන් සිදු කර ගත හැකි වීම ඔවුන්ගේ ජයග්‍රහණයක් විය. අන්දිරිස් උචිට ප්‍රදේශයේ රඳී සිටීම අගය නොකළේ ය. ඔහුගේ ඉත්ටාර්ථය වූයේ දුම් කරන්තයෙන් කොළඹ බලා යාමටය. එහෙත් කොළඹ බලා යාමට සිලිං පහක් වැයවන බව දැනගත්ට ලැබේමෙන් ඔහු විස්මයට පත් වූයේ ය. එහෙත් දුම්රියට නැගීමට ආසන්න මොහොතේ ඒ සඳහා සිලිං හයයි පැන්ස තුනක් අවශ්‍ය බව දැනගත් විට ඔහු අන්මන්ද වූයේ එපමණ මුදලක් ඔහු අත නොතිතු තිසා ය. එහෙත් අත ලග තිබෙන මුදලෙන් හෙනරන්ගාබට යා හැකි ව තිබුණි. එහෙත් පසු ව කාරුණික බර කරන්තකරුවෙකු සමග කොළඹට යාමේ සිහිනය ස්ථිල කර ගැනීමට ඔහුට හැකි වේ. කරන්තකරු සාමෙල් ය. දුම් කරන්තයට ඔහු ඇතුළු කරන්තකරුවන්ගේ කැමැත්තක් නො තිබුණි.

“සුද්ධේදා හදන්නේ උන්ගේ කෝපී වික කොළඹට ගෙනියන්බ්. දුම් කරන්තේ පාරට දාලා බර කරන්තකාරධින්ගේ බඩට ගෙන්බ්... උන් ඉරිකියාවයි අපි කාලා ඇදලා ඉන්බ් මේකෙන් කියක් හරි හොයා ගන්නවට”⁴

ප්‍රධාන පද්ධතිය වඩා ඉක්මන් ගමනාගමනයට අවශ්‍ය ලෙස සකස් කිරීම ඉංග්‍රීසි පාලකයන්ගේ අභිජාය විය. යටත් විෂ්තරයක් වශයෙන් ලංකාවෙන් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ හිමි කර ගැනීමට එය අත්‍යාවශ්‍ය කරුණක් වූයේ ය. එහෙත් කරන්ත යුගයේ ජ්වත් වූ සිංහලයන්ට ඒ යාර්ථය අවබෝධ කර ගැනීම දුෂ්කර විය. සාම්ප්‍රදායික සමාජ වින්තනය, අවශ්‍යතා, නව සමාජ බලවේග හා තියාකාරකම් අතර සියුම් සට්ටනයක් එකල සිදුවෙමින් තිබුණි. ඉංග්‍රීසි පාලකයන් විසින් යටත් විෂ්තර සුරාකුමේ අධ්‍යාපයයෙන් යුතුව වුවද නව සමාජය බලවේග හා අවශ්‍යතා මෙරටට හඳුන්වා දීමට පෙළෙමින ලදී. එය සිදුවූයේ මෙරට ජනතාවගේ අවශ්‍යතා ස්ථිල කර ගැනීම අරමුණ කර ගත් අධ්‍යාපයකින් යැයි කිසිසේත් පැවසිය නො හැකි ය. එහෙත් එබදු ක්‍රියාකාරකම්වලින් වක්‍රාකාරයයෙන් හෝ යම්බදු යහපත් දැ සමාජයට දායාද වූයේ ය. එය ලාංකේය සමාජයේ අභිවර්ධනයට තුළුදුන් බැවි අමුතුවෙන් පැවසිය යුතු නොවේ. ඉංග්‍රීසි පාලනය මෙරටට ව්‍යසනයක් වූ බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවුවත්, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය

මෙරට පසුකාලීන ජනතාවට ආක්ර්මණයක් වූයේ ය. මෙරට ආර්ථික දේශපාලනීක, සාමධික හා සංස්කෘතික ක්ෂේත්‍රවල පිබිදීමක් හා තව ලෝකයට අනුරුද්‍ය ලෙස හැඩැගැස්වීමක් සිදුකිරීමට ඉංග්‍රීසි පාලන අවධිය ප්‍රබල බලපෑමක් කළේ ය. එය ඔවුන්ගේ අධ්‍යාපනයට ද, ජ්වන ඇවතුම් පැවතුම්වලට ද, සිතුම් පැතුම්වලට ද, බුද්ධියට ද නවාලෝකයක් උදා කළ බව වර්තමාන සමාජ තත්ත්වය ගැන සිතන විට අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. සියවස් එකඟමාරක පමණ කාලය තුළ ලාංකේස සමාජය දිසු ලෙස අහිවර්ධනය වීමට බලපෑයේ ඉංග්‍රීසින්ගේ පාලනයට නතු ව පැවති අවධිය තුළ සිදු වූ ව්‍යාකාරකම් ය. එහෙත් ඉංග්‍රීසි පාලනය හේතු කොට ගෙන ජාතියක් වශයෙන් අපට විවිධ හිංසා පිඩා ප්‍රක්කම්කමටාලු, හිනමානය ඇතුළු ගැනීම් දැක්වූ පරුගැනී වින්තනයෙන් යුත් අනුකාරක කළ සුද්ධන් බිජි වූ බව ද අමතක කළ තො හැකි ය. අද ද ඉංග්‍රීසි තොමැති නම ජාතියක් වශයෙන් නැගී සිටිය තො හැකි ය බඳු පරුගැනී වින්තනයක් ගොඩනැගී ඇත්තේ මේ නිසා ය.

මොහාන් රාජ් බුද්ධිමත් ලේඛකයු ලෙස ඉංග්‍රීසි යටත් විජ්‍යතාදී පසුබිමෙහි මා පිය ද දරු පුද්ගල සම්බන්ධතා ද, එක ම වෘත්තියේ නිරත වී සිටි ව්‍යාපාරිකයන් අතර තරගකාරී පසුබිමක ඇති වූ ව්‍යාපාරික සම්බන්ධතා ද, පුද්ගල බැඳීම් තාප්තිමත් කළ ලිංගික සම්බන්ධතා ද, අඩංගු වූ විවාහ ජ්විත සම්බන්ධතා ද, විශ්ලේෂණය කොට නිරුපණය කරන අතර ම, මේ පරිභෝෂනවාදී ආර්ථික කුමය විසින් ඉහළට ම ඔස්වා තබන ලද පුද්ගලයන්ට පවා පොදු මානව යථාර්ථයට මූහුණ දීමට සිදුවන අයුරු ද, මිනිසාගේ ඒවන සත්‍යය කුමක් ද? යනු ඉස්මතු කරමින් ගැළුරින් විවරණය කර ඇත.

එකළ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් කළ නවතම ව්‍යාපාරය වූයේ අරක්කු රේන්ද ව්‍යාපාරයයි. රජයට බඳු ගෙවා ලබා ගන්නා අවසර පත්‍රයක් මත අරක්කු තීම්පාදනය කරන්නා රේන්ද රාල නම් වූයේ ය. 19 වන සියවස් අවසාන හාගය තුළ මිහු මෙරට අර්ථ කුමයට යම් බලපෑමක් කළ බලගතු පුද්ගලයක් වූයේ ය. ඔවුන්ගේ මහිමය යම්බඳ අතිශයෙක්තියකින් යුතු ව මායා යථාර්ථවාදී අංශෝපාංග උපයෝගී කර ගනිමින් උත්කර්ෂවත් ලෙස විවරණය කොට නිරුපණය කිරීමට මොහාන් රාජ් මච්චල පෙළඳී ඇත.

3rd Proof

34

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

මෙහි දී මතු කෙරෙන පුද්ගල සම්බන්ධතා ගැඹුරින් නිරික්ෂණය කිරීමෙන් අන්දීරිස්ගේ සබඳතා කිපයක් ම යටානුරුපී ලෙස වටහා ගැනීමට අවකාශය සැලැසී ඇත. අප ගැඹුරින් නිරික්ෂණය කළ යුතු අන්දීරිස් කේත්ත කොටගත් සබඳතා මෙසේ ය.

1. අන්දීරිස් හා සාමෙල් අතර පැවති සම්බන්ධතාව
2. අන්දීරිස් හා එංගල්ත්‍රීනා අතර පැවති සම්බන්ධතාව
3. අන්දීරිස් හා අඛරංචි රේන්දරාල අතර පැවති සම්බන්ධතාව
4. අන්දීරිස් හා ලිනා අතර පැවති සම්බන්ධතාව
5. අන්දීරිස් හා වික්ටෝරියා, ඇල්පුඩ් යන දී පුතුන් අතර පැවති සම්බන්ධතාව

සාමෙල් බර කරන්තකරුවෙකු ව්‍යව ද ඔහුගේ තියම රකියාව එය නොවාය. ඔහුගේ පියා පානදුරේ සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ව්‍යුත් බාසුන්නාහේ ය. එකල ඔහු ලි බෝට්ටු මෙන් ම ඇද පුවු මේස සැදුවේ ය. එහෙත් සාමෙල් ඒ වෙනුවට අරක්කු මිශ්ප සාදා රේන්දරාලට විකිණීමට පෙළමුණේ ය. රේන්දකරුවන්ගේ අනිසි බදු අය කිරීම පිළිබඳ ව සාමෙල්ගේ ප්‍රසාදයක් නොතිබුණේ ය. සාමෙල් වරක් ඔවුන්ගේ පිළිවෙළක් නැති බදු අයකිරීම පිළිබඳ ව අන්දීරිස්ට මෙසේ පවසයි.

“සාමෙල්ගේ අදහසේ හැරියට එය අසාධාරණ හම්බ කිරීමකි. ඔවුන් එක එක මිනිහාගෙන් බදු ගන්නේ එක එක විදිහට ය. කරන්තවල පුරවන ලද බඩු හාන්ච්ච්වල බර මුවන් මතින්නේ ඔවුන්ට හිතුණ හිතුණ විදිහටය. අහවල් බරට අහවල් ගණනැයි කියා සම්මතයක් තීන්දුවක් තිබූන්න් එක ම හාන්ච්චයක දෙනැනක තීරණය කරන බර දෙවිදියකි. සමහරු ඇගේ දක්මට බර තීරණය කරති. තවත් සමහරු අතේ බරට බර තීරණය කරති. කොඟාමටත් ඒ රේන්දකරුවන්ගේ පරම්පරාවේ එකකුටවත් ඒ හම්බ කරන කාසිවලින් යා දෙන්නේ තැත.”¹⁵

එකල ක්‍රියාත්මක වෙමින් පැවති වෙළෙඳ සමාජය හා බදු පිළිබඳ ව අන්දීරිස්ට කිසිදු අවබෝධයක් නොතිබුණේ ය. අවට ලෝකය, සමාජය, තමා ජ්වත් වෙමින් සිටින පුදේශය පිළිබඳ ව යම්බදු අවබෝධයක් උකහා ගත හැකි වන්නේ සාමෙල් තොරතෝරාවියක් නොමැති ව කියාගෙන යන වදන් මාලාවති. සරදියෙල් නම් අමුණුම

අහිත පුද්ගලයා පිළිබඳ ව ද දැන කියා ගැනීමට ඔහුට අවස්ථාව සැලසේ. අරමුණක් තොමැති ව කොළඹ බලා යන අන්දිරස්ට සාමෙල්ගේ ඉල්ලීම මත දින කිපයක් ඔහුගේ නිවසේ රදි සිටීමට අවස්ථාව සැලසේ. අන්දිරස් නිවැසියන්ගේ සිත් ගන්නා පරිදි ගෙඹුර, වඩුමඩුව පිළිවෙළකට සකස් කිරීමට පෙළමේ. තමාට ඕනෑම දෙයක් කළ හැකිය යන හැඟීම තහවුරු වන අයුරින් ක්‍රියාකාරීමට ඔහු සමත් වූයේ ය. වෙළඳාමේ දිගුකාලීන ලාභ ප්‍රයෝගන ගැන තැකු අන්දිරස් යම් යම් නිම හාණ්ඩ අඩු ගණනට විකිණීමට සැලැස්වීම මගින් වෙළඳපාල ස්ථාවර කර ගැනීමේ සූක්ෂ්මත්වයෙන් යුක්ත වූයේ ය. ඔහුගේ වචනයට පිටු තොපාන සාමෙල් ඔහු පැවසු අයුරින් හාණ්ඩ විකිණීමට පෙළෙඳුයි. ක්‍රමයෙන් සාමෙල්ගේ වඩුමඩුව හා වෙළඳාම පුද්ගලයේ ජනප්‍රිය තත්ත්වයට ගෙන ඒමට ඔහු විමසිමතක් වූයේ ය. වඩුමඩුව හැර දා ගිය සේවකයන් ද තැවත වැඩිම ගැනීමට, අන්දිරස්ගේ ඉල්ලීම මත සාමෙල් පෙළඳුමෙන් ය. පේදුරු, මතෙස්, බස්තියන්, අරනෝලිස් යළිත් සාමෙල්ගේ වඩුමඩුවේ වැඩිම පැමිණියේ එලෙසට ය. අන්දිරස් පැමිණ සය මසක කාලයක් ගෙවී යන විට, සාමෙල්ගේ වඩුමඩුව පුද්ගලයේ වැඩ අධික ම ස්ථානය විය. වසරක් ඉක්ම යන විට පානදුර අවට තිබු වඩුමඩු සියල්ල වැසි ගොස් ඒවායෙහි සේවය කරමින් සිටි වඩුබාස්ලා සාමෙල්ගේ වඩුමඩුවෙහි වැඩ කරමින් සිටීම ඔහු ලද ජයග්‍රහණයක් විය.

වඩුමඩුව සරුසාර වීමත් සමග ම සාමෙල් ද මත් වතුරෙන් ජය කෙහෙහෙ තැබීමට පෙළඳුමෙන් ය. අන්දිරස්ගේ වෙළඳ උපායන් සාමෙල් දනවතෙකු වීමට ඇරිඹීම ඔහුගේ අධ්‍යාත්ම ජීවිතයේ විනාශයට ද තුළු දුන්නේ ය. අරක්කු බිමෙන් වල්මත් වන සාමෙල්ට ඩුම්ටි තැබීමට අන්දිරස් එත සිටීම ද අවශ්‍ය වූයේ ය.

අන්දිරස්ගේ ඉල්ලීම මත පොල් අක්කර ප්‍රමාණය වැඩි කර ගැනීමට ද සාමෙල් පෙළඳුමෙන් ය. ඒවා අනාගත අහිවෘද්ධියට බලපාන ආකාරය පිළිබඳ ව එතරම් අවබෝධයක් තොතිබුණ ද අන්දිරස් පිළිබඳ විශ්වාසය ඒවා මිල දී ගැනීමට ඔහු මෙහෙය විය. අන්දිරස්ට කළමනාකරණය පිළිබඳ අවබෝධයක් තිබුණි. ඒ පොත පතෙන් උකහාගත් අවබෝධයක් තොවීය. සාමෙල් අරක්කු පෙරීම හා බැඳුණු සියලු වගකීම අන්දිරස්ට පැවරුයේ ඔහු පිළිබඳ දුඩ්

3rd Proof

36

මානවකාස්ත්‍ර පිය හාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

විශ්වාසයෙන් යුතු ව ය. ඒ අනුව අන්දිරිස් වඩුමඩුවේ සියලු වැඩ පේදුරුට බාර කළේ ය. එසේ ම සියලු ම ගෝලයන් අතරින් අන්දිරිස්ට මතෙස් විශ්වාසවන්තයෙකු වූයෙන් අප්‍රත් අරක්කු ගුදමේ සියලු ම වැඩ කළමනාකරණය කිරීම ඔහුට පවරනු ලැබේය. අන්දිරිස් ව්‍යාපාර කටයුතු හා දෙවියන් බුදුන් ඇදහිම හා පිදීම ව්‍යාපාරයේ අනාගත අහිවරධනයට අවශ්‍ය පිළිවෙතක් සැලසුවේ ය. එමගින් වර්තමානයේ වෙළඳ ව්‍යාපාර හා ආගම් අතර පවත්නා සම්බන්ධය හා බැඳුණු පසුවීම විතුණු ය කෙරේ. අරක්කු ගුදමට යාබද ව කම්බිලි දෙවියන්ට දේවාලයක් තැනීමෙන් ඒ බැවි අවධාරණය කෙරේ. අරක්කු ගුදමට උරුමකම් කි සාමෙල්ට අවසානයේ දී අරක්කු නැතුවම බැරි බීමක් විය. එසේ වුව ද සාමෙල් එන්න එන්න ම දියුණු ව්‍යාපාරිකයෙකු බවට පත්වෙමින් සිටියේ ය. ඔහුගේ අහිවරධනය නවකතාකරුවා විවරණය කර ඇත්තේ මෙසේ ය.

“වඩුමඩුවන් අරක්කු පෙරිල්ලන් දියුණු වෙමින් පැවතියේ බලාගෙන ඉදි මෙන් ය. ඒ වන විට සමස්ත රසිගම් කේරුලයේ සියලු ම තබාරුම්වලට වුවමනා අරක්කු පිප්ප නැදුණෙන් සාමෙල්ගේ වඩුමඩුවේ ය. රේට අමතරව සල්පිට හේවාගම් සහ සියනැ කේරුවල ද බොහෝ පිප්ප ඇණවුම් සාමෙල්ගේ වඩුමඩුවට ආවේ ය. මේ පිප්ප ඇණවුම් කළ අරක්කු රේන්දරාලුලාගේ ගෙවල්වල අල්මාරි, පෙට්ටගම්, පුටු ඇදන් සැදීමේ ඇණවුම් ද සිමාවක් නැතිව වැඩුවන්ට වූ බැවින් වඩුමඩුව තව තවත් කරය බහුල වන්නට විය.”⁶

මිනිසකුගේ හොතික අහිවරධනයට සමාන්තරව ආධ්‍යාත්මික අවභාතය ද සිද්ධිය භැංකි අපුරු ඉස්මතු කර දැක්වීමට නවකතාකරුවා විමසිලිමත් වී ඇත. ව්‍යාපාරික අහිවරධනය ඇතැම් තැන අතියෙශක්තියෙන් යුතුව නිරුපණය කිරීමට නවකතාකරුවා පෙලමුණේ යැයි බැඳු බැල්මට පෙනුන ද, එය මායාරුඩී යථාර්ථවාදයේ ප්‍රකට ලක්ෂණයකි. ලි කපන්නන් අන්දිරිස්ගේන් ප්‍රශ්න කෙරුණේ තමන් කප කපා එවන ලිවලට කුමක් සිදුවෙමින් පවත්නේ ද යනු ය. එවා අරක්කු පිප්ප, පුටු, පෙට්ටගම් හා අල්මාරි සැදීමට වැය වන බව පැහැදිලි කිරීමට අන්දිරිස්ට සිදු විය. ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් ම මෙහෙය වීම අන්දිරිස්ට පවරා බර කරත්ත රැකියාව නිස්කාන්සුවේ කරගෙන යාමට සාමෙල් පෙලමුණේ ය.

ව්‍යාපාරවල අහිවරුනු සමග තව දුරටත් අන්දීරිස් හා සාමෙල් අතර පැවති සහස්ම්බන්ධය පවත්වා ගෙන යාම දූෂ්ඨකර වේ. මේ නිසා සාමෙල්ට තැවතිමේ ලකුණ තැබීමට සිදු වේ. අරක්කු බේමෙන් ම ඔහු විනාශයේ පාමුලට පැමිණ සිටියේ ය. ඔහු ඒ වන විට සිටි තත්ත්වය නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

“ගම්මෙන්ඩියේ සිට හනික දුවගෙන පැමිණී කිරිබන්ඩියා වෙදරාල ඉතා ඉවසිලිවත්ත ලෙස සාමෙල්ගේ සිරුර පරික්ෂා කර බලා අන්තිමට අන්දීරිස් සහ මෙලා සිහියක් නැතිව අත් පොලොවේ ගසමින් සොටු ඩුර ඩුරා හඩන එංගල්තීනා දෙසට හැරී මෙසේ කිවේ ය.
“අවුරුදු දෙකකටත් වැඩිය මේ මනුස්සයා ජ්වත් වෙලා තියෙන්නේ උගුරු දණ්ඩි ඉදන් අධෝමුවේ වෙනකම්ම කිසිම බොකු බඩවැලක් නැතිව...”

බේමෙන් ම ඔහුගේ අක්මාව දිය වී ගොස් තිබුණේ ය. අන්දීරිස් ව්‍යාපාරික ක්ෂේත්‍රයට ඇතුළත් කර, සාමෙල් මෙලාවෙන් සමු ගනී. ඔහු පැරණි සාම්ප්‍රදායික සමාජයේ සාමාජිකයෙකි. ව්‍යාපාරික ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී සිරිය ද ඒ පිළිබඳ ව යථාවබෝධයක් ඔහුට නොතිබුණේ ය. බර කරත්ත යුගය තියෝජනය කළ, බදුබරට එරෙහි ව වාචික අරගලයක යෙදුණු පුද්ගලයෙකි ඔහු. නව වාණිජය සමාජය තුළ පෙරලිකාරයකු වීමට තරම් හැකියාවක් ඔහුට නොවේ.

ඉන්පසු අන්දීරිස් හා එංගල්තීනා අතර සබඳතාව කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු ය. ඇය කාමාතුර ගැහැනියකි. ගැහැනියගේ සහජ ආශවය ඇයගේ හැසිරීමෙන් හා ක්‍රියාකාරකම්වලින් ප්‍රකට කෙරේ. තම විවාහක සැමියා වූ සාමෙල් තිවසේ නොසිටි දිනවල අන්දීරිස් පොලිඩා ඔහු සමග කාම සන්තරපණයට ඇය පෙලුණුණා ය. සාමෙල් ඉදිරියේ - අන්දීරිස් දුටුවත් නොදුටු අයුරින් හැසිරීමට - ඔහු පිළිකුල් කරන බව හැගවීමට ඇය පෙලුණුණා ය. ගැහැනු මායම් රග දක්වමින් අන්දීරිස් මගින් රති ලෝංහය තාප්තිමත් කර ගැනීමට විමසිලිමත් වූ රාගාධික ගැහැනියකි. ගැහැනිය තේරුම් ගැනීමට ඇයට කෙතරම් සම්පූර්ණ ප්‍රකට කෙරේ. සාමෙල් සිතුවේ ඇය තමාට ම දිවි පරදුවට තැබු ගැහැනියක ලෙසට ය.

3rd Proof

38

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රිය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

අන්දීරිස්ගේ ගක්තිමත් දේහකායෙන් වයිකෘත ව සිටි ඇය ඒ බැවි සගවාගෙන ඔහු රුවී නොකරන බව හැගවීමට උත්සාහ ගත්තා ය.

“කොහොමත් එංගල්ත්‍රිනා තුළ ඔහු පිළිබඳ කැමැත්තක් තිබුණේ නැත. ඔහු පැමිණි දා සිට හේතු රහිත ව ඇය තුළ ඔහු පිළිබඳ ව හටගන් ඒ අසීමාන්තික අකැමැත්ත කිසිවිටෙක ඇය කෙරෙන් පලා ගියේ නැත.”

මුලදී අන්දීරිස් ඇය මූණ ගැසීමට වැඩි කැමැත්තක් නොදුක් විය. ඒ වන තෙක් ඇය සම්පූද්‍ය දී දැක නො තිබුණු හෙයින් ඇය කෙබඳ තැනැත්තියක ද යනු හරි හැටි තීරණය කළ නොහැකි විය.

“බෝරිවි වැටුණ පුදු පාට හැටිටයක් හා රෙද්දක් භැද ඇත්තට නිතර ඇය දුටුවත් ඒ ඇත බැල්මෙන් ඇය මෙවැනි ස්වරුප ඇති ගැහැතියක් යයි කියන්නට ඔහුට ප්‍රථමවන් වුණේ නැත.”

“මහ ආච්මිබරකාර ගැනී.... උවමනාවෙන් මග ඇරල යන කොට මං මොකට සිරික්කිය පාන්ච යනව ද?”

කුමයෙන් ඔහුට ද ඇය දැක බලා ගැනීමට තිබුණු ආගාව දුරු වී ගියේ ය. සාමෙල් වරක් ඔහුට කිවේ, “ඒ ඇත්තිට පිරිම් ජේන්ච බැං ඒක උපත්ති දෙශීයක්...” යනුවෙනි. සැමියා ගෙදරින් පිටත් ව යන තෙක් ගැහැනුන්ට එය මෙසේ විය හැකි ය. එහෙත් පසු ව අන්දීරිස් සාමෙල්ගේ වුම්බුවේ ලැගුම් ගැනීමට යොමු කෙරුණේ ද සාමෙල් හැර නොයාමට පෙලකුණේ ද එංගල්ත්‍රිනා හේතු කොට ගෙන ය. ලිනා බියපත් ව කැ මුර ගැසු දින රනෝභාමිගේ බලකිරීම මත නිවස තුළට යන අන්දීරිස් එදින එහි රෙ ගත කිරීමට ද සිදු වේ. එංගල්ත්‍රිනා එදින අන්දීරිස් නිරික්ෂණය කිරීමට පෙළමේ. ඇගේ කාම සිත ඔහුගේ කුඩා ඇස් හා දැවැන්ත රෙරිරිය දැකිමෙන් කම්පිත වේ.

“අන්තිමට ඔහු එංගල්ත්‍රිනා දෙසට හැරුණේ ය. ඒ එතරම් ලගින් මේ අවුරුද්දක හමාරක කාලය තුළ ඔහු ඇය සහ ඇය ඔහු දුටු පළමු වතාව ය. අන්දීරිස්ගේ ඒ අනෙකුම්පිත බැල්මෙන් සැබැවින් ම එංගල්ත්‍රිනා තිශ්සුණා ය. ඔහුගේ සිරුට තරම් නොවන ප්‍රාවී ඇස් දෙක දෙස ඇය මොහොත්ක් බලා සිටියා ය. එහෙත් රුලග මොහොත් මේ සහතැසියෙන් හොඳට ම කළබල වුණු ඔහුගේ කටහඩ ඇයට ඇසුණේ ය.”

අන්දිරස් දැකීම ව්‍යාජ ලෙස පිළිකුල් කළ එංගල්තීනා එදා රාත්‍රී ගැහැනුන් තිදෙනෙකුට තනි ව සිටිය නොහැකි බව පවසා අන්දිරස් නතර කර ගැනීමට පෙලයේ. අන්දිරස් නිදා ගැනීමට පැදුරු කඩමාල්ලක් ඉල්ලා සිටිය ද, ඒ වන විට එංගල්තීනා අපුත වියු පන් පැදුරක් මැටි පොලොට මත එලා තිබුණා ය. තමාට ගේ ඇතුළේ තනිව නිදා ගත නොහැකි බව පවසන එංගල්තීනා ඔහු සමග වැතිරි කාමාස්වාදය විදිමට පෙලයේ. ඇය කෙබඳ සිතුම් පැතුම් ඇති ගැහැනියක් ද යනු ප්‍රකට වන අයුරින් ඇගේ වර්යාව නිරුපණය කිරීමට නවකතාකරුවා පෙලයේ ඇත. එතැන් සිට අවකාශය ලැබෙන අයුරින් සිය නොතින් ආඟා තාප්තිමත් කර ගැනීමට එංගල්තීනා පෙලයුණා ය. තරුණ වියේ සිටි අන්දිරස්, සිය ලිංගික ආඟාවන් සතපවා ගැනීමට එංගල්තීනා මෙවලමක් කර ගත්තේ ය. එහෙත් ඇය සැමියා ඉදිරියේ ගැහැනු මායම් ප්‍රකට කරමින් - ඔහුට ව්‍යාපාරික කටයුතු පවරා පසකට වී සිටිය යුතුදෙයි සැමියාට ගතු කිමට ද පෙලයුණා ය. ගැහැනියගේ ජාගර විජානය ප්‍රකට වන අයුරින් ඇය හා අන්දිරස් අතර සම්බන්ධය නිරුපණය කිරීමට නවකතාකරුවා පෙලයේ ඇත.

“එංගල්තීනා සාමෙල් ගෙදර ඉන්න දවසට ඇගේ ඇවතුම් පැවතුම්වල කිසිම වෙනසක් නොපෙන්නුවා ය. සූපුරුදු විභිජට ම ඇය අන්දිරස් ඉදිරියේ මූණට මූණ මූලිකි නොවුණා ය. එක දිගට අවුරුද්දක් හමාරක් ප්‍රතික්ෂේප කළ විභිජට ඇය ඔහු ව ප්‍රතික්ෂේප කළා ය. හැමදේම අන්දිරස් පංගාත්තු කරල පැත්තකට වුණා ම හරියනවා දැයි ඇය සාමෙල් කිවා ය. ‘කොවිටර වුණක් ඔය මිනිහ අපේ මිනිහක් දැයි’ ඇය ඔහුගෙන් ප්‍රශ්න කළා ය. ඒ සමගම ‘අන්තිමට මට දෙස් කියන්ව එපා’ යනුවෙන් ද ඇය අන්දිරස් සම්බන්ධයෙන් කිය තිබුණා ය.”¹⁰

මෙහි උත්පාසාත්මක ලෙස නිරුපණය කර ඇත්තේ ගැහැනිය කෙබඳ සිතුම් පැතුම් ඇති තැනැත්තියක ද යනු ය.

සාමෙල්ගේ මරණයෙන් පසු වවනයෙන් පිළිකුල් කළ අන්දිරස් නිවසේ යාවල්ව සාමාජිකයෙකු බවට පන් කර ගත්තේ ය. මේ වන විට අන්දිරස් නිවසෙන් එල්ල විය හැකි කිසිදු විරෝධයකින් තොරව ම සාමෙල්ගේ ව්‍යාපාරවල නීතිඛනුකුල ස්වාමියා බවට පත් වූයේ ය. අරක්ක ගුදමේ සේවකයන් මෙන් ම ගැමියන් ද නොයෙක් වහසි

3rd Proof

40

මානවකාස්ත්‍ර පිය හාස්ත්‍රීය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

බස් තෙපළුව ද ඒවා පිළිබඳ කිසිදු තැකීමකින් තොර ව කටයුතු කිරීමට අන්දිරස් පෙළවුණේ ය. ඔහු නිවසේ මෙන් ම ව්‍යාපාරික ස්ථානයේ ද තිල නොලත් ස්වාමියා බවට පත් ව සිටියේ ය.

“මේ ගෙදර අන්දිරස්ගේ ගෙදර බවට කිසිවකු නොදැනුවත්වම පත් ව තිබිණි.”¹¹

අන්දිරස් හා එංගල්ත්‍රීනා අතර පැවති කාම සුඩාස්වාදය කෙළවර වූයේ අන්දිරස් හේතු කොටගෙන ඇතේ දියණිය වූ ලිනා ගැඩිගෙන සිටින බව දුනගත් විට ය. මේ සිදුවීම දරාගත නොහැකි වන එංගල්ත්‍රීනා දිවිනසා ගත්තා ය. තහනම් ගසේ ගෙඩි කැමට පුරු වී සිටි එංගල්ත්‍රීනා තම දියණිය එම තහනම් ගසේ ම ගෙඩි කැමට පෙළඳී සිටි බව තොදුන සිටියා ය. ව්‍යාපාරික ලෝකයෙහි දිවි ගෙවන මිනිසුන් හා ගැහැනුන් අතාප්තිකර ලෙස කාමයෙහි ඇලි ගැලී සිටීමට පෙළඳීමේ අභිතකර ප්‍රතිඵලය එමගින් තිරුපණය කොට ඇත. මූදල රජයන පවුල්වල සඳාවාර බිඳවැම් සංකේතාත්මක ලෙස තිරුපණය කිරීමට ලේඛකයා ප්‍රකට කර ඇති විවේක බුද්ධිය අය කළ හැකි ය.

ඉන්පසු නවකතාකරුවා අන්දිරස් හා ලිනා අතර සම්බන්ධතාව විවරණය කිරීමට පෙළඳී ඇත. ලිනා, සාමෙල් හා එංගල්ත්‍රීනාගේ එක ම දියණියයි. ඇය අන්දිරස්ව ඇමතුයේ මාමා යනුවෙති. වැරදීමකින් අන්දිරස්ගේ ඇඳෙහි වැකිරි සිටිය දී නින්ද යාම නිසා ඇය අන්දිරස්ගේ ආකර්ෂණයට ලක්වේයි. ලිනා ද ඔහුගේ පහසට ලොල්වේයි. ඔවුන්ගේ සම්බන්ධය උච්චතම තලයකට ගෙන එන්නේ ලිනා ගැඩි ගැනීමෙනි. ඔවුන් අතර පැවති ස්පර්ශ කාම සුස්වාසය නවකතාකරුවා ලිංගික සුඩාස්වාදය හා බැඳුණු අතිරුමණියන්වය ඉස්මතු කරමින් තිරුපණය කිරීමේ අපුරුව කුගලතාවක් ප්‍රකට කර ඇත. එංගල්ත්‍රීනා සිය දිවි නසා ගත්තේ ද මේ සිදුවීමෙන් ඇති වූ කම්පනයෙන් යුතු ව ය. ලිනා සම්බන්ධයෙන් තමා හැයිරුණු ආකාරය නිවැරදි ද යනු නිරික්ෂණය කරන අන්දිරස්ට එහි කිසිදු වරදක් ද තො පෙනුණේ ය. ඔහු සිත සමග ගැවෙන ආකාරය මගින් ඔහුගේ ආකාරය බලපැවැත්වුණු අපුරු ප්‍රකට කෙරේ. එම වෙතසික සංස්කන්ධය සරල සුමෘම ස්වරුපයෙන් වුව ද ඔහුගේ සංවත අධ්‍යාත්මය ප්‍රකට වන අපුරින් තිරුපණය කිරීමේ කුගලතාවක් මොහාන් රාජ් මධ්‍යවල විසින් ප්‍රකට කෙරෙන්නේ යැයි හැගේ.

”ඒ අතර ඔහු පිබාවට පත් කළ දෙයක් ද තිබූණේ ය. එනම් ඒ පුදුමය සාධාරණ ද? අසාධාරණ ද? කියන සැකයයි. නොඳේසේ නම් එය තම හිතට එකගැවේ ද නොවේ ද යන්නයි.

”අැත්තට ම ඔහුට පෙනෙන කිසි ම අසාධාරණකමක් එහි තිබූණේ නැත. එංගල්ත්‍රීනා ඔහුගේ කසාද ගැනී ද නොවන්නේ ය. ඇය බිරිඳ වුවෙන් සාමෙල් ව ය. ඔහු කළේ ඇයට සාමෙල් නැති අඩුව නැති කරන්නට උදව් කිරීම පමණ ය. සාමෙල්ගේ මරණයෙන් පසු එංගල්ත්‍රීනාගේ මිනිහ බවට ඔහු පත් කළේ ගමේ මිනිසුන් ය. එහෙත් නැම එකාගේ ම ඕපාදුප හොයන ගමේ මිනිසුන්ට එය එසේ වුවාට කිසිම ද්වසක එංගල්ත්‍රීනාට ඔහු ඇගේ මිනිහා වූයේ නැත. ඔහුට ඇය ඔහුගේ කසාද ගැනී වූයේ ද නැත. එබැවුන් මෙතැන කිසිම කිසි අපවාදයක් අසාධාරණයක් වූයේ නැත.”¹²

එතැන් පටන් ලිනා ඔහුගේ බිරිඳ බවට පත් වූවා ය. ඔහුට දාව ඇයට ඇල්ලුව් හා වික්වෝරියා යනුවෙන් දුවෙකු හා ප්‍රමත්කු ලැබේයි.

අන්දිරිස් හා අබරංචි රේන්දරාල අතර පැවති සම්බන්ධය ද රේන්ද ව්‍යාපාරයේ යථා තත්ත්වය ගැන විමසිලිමත් වන පාඨකයාට වැදගත් ය. සාමෙල්ගේ අන්තේවාසික ලෙස සිටිය දී ඔහුට අබරංචි රේන්දරාල ගැන දැන කියා ගැනීමට අවකාශය සැලැසේ. ඒ අබරංචි රේන්දරාල කිසියම් අවශ්‍යතාවකට සාමෙල්ගේ නිවහනට පැමිණී අවස්ථාවක දී ය. එදින ඔහු සාමෙල් සමග කතාබඳේ යෙදී සිටිය දී තමා දෙස නිකමෙවත් බැලීමට නොපෙලලුණු බව අන්දිරිස්ට අමතක කළ නොහැකි ය. එකල අබරංචි, අන්දිරිස් පමණක් නොව, සාමෙල්ට පවා සැලකිල්ලක් නොදුක්වේය. ඔහු පිටත් ව යන මොහොතේ අන්දිරිස් හිස නමා ඔහුට යටහත් හාවය පල කළ ද රේන්දරාල ඔහු තුවටුවකටත් මායීම නො කළේ ය. කෙසේ වූව ද පසු ව සාමෙල්ගේ අභාවයෙන් පසු අන්දිරිස්, අබරංචි සමග ගැටෙන්නට පෙලලුණේ ය. ඒ ඔහු සතු රේන්දරාල මිල දී ගැනීමට පෙලෙකීමෙනි. අබරංචි, අන්දිරිස්ට වරක් මෙසේ පවසයි.

”තෝ ම. හිතුවටත් වැඩිය අලුගුත්තේරු බැල්ලිගේ ප්‍රතෙක්නේ බොල... තෝ මගෙන් ම අහගෙන අරක්ක පෙරන්ඩ්... දැන් එනවා මට ම හමන්නන්ඩ්”¹³

3rd Proof

42

මානවකාස්ත්‍ර පිය හාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

ව්‍යාපාරික කෙශ්ටුයෙහි සඳාචාරය, ගුණධර්ම ආදි සංස්කෘතික පුරුෂාර්ථක ක්‍රියාත්මක තොවන බව අඛරංචි රාල දැන තොසිටියේ ය. මුදල් කේත්ද කොට ගත් වෘත්තීය කෙශ්ටුයෙහි කෙතරම් උදව් කර තිබුණ්න, ඔහු පාගා ගෙන හෝ මිරිකා ගෙන අනෙකා නැගී සිටීමට වෙර දැරීම පුදුමයට තරම් කරුණක් තොවේ. අඛරංචි තීන්දා, අපහාස හා අවලාද නැගුව ද ඒ සියල්ල තොඟැසු කන් ව - සංසුන් ව අසාගෙන සිටීමට තරම් දික්ෂණයක් අන්දිරිස් සතු වූ සේ ය. අන්දිරිස් සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වන පුද්ගලයෙකු බැවි පෙනෙන්.

“එහෙත් අන්දිරිස් තුළ එක ඇලින්දක කළබලයක් එක ඩේසයක තීගැස්මක් තිබුණේ නැත. ඔහු හරිම සැහැල්පුවෙන් ඔහුගේ අර සුපුරුදු පරම පිවිතුරු ව්‍යාජ සිනාව මුවපුරා තාගාගෙන ඕවුන් දෙස බලා මෙසේ කිවේය.”¹⁴

අන්දිරිස් ගුඩ් වරික ලක්ෂණවලින් යුත් පුද්ගලයෙකි. ඔහු බැඳුමට කෙබඳ සිතුම් පැතැම් විසින් හික්මවතු ලැබුවක ද යනු තේරුම් ගැනීම දුරකර ය. ඔහු ව්‍යෘති සිතුම් පැතැමවලින් යුත් පුද්ගලයකුට වඩා සංවෘත මානව වරයා විසින් හික්මවතු ලබන්නෙකි. අතාජ්තිකර කාමාකාවෙන් පෙළිණු, දන කුවේරයකු වීමට අදිවන් කර ගත්, පියවරින් පියවර ජ්වන හිතිපෙන් ඉහළට නැග ගැනීමට අප්‍රතිහත ප්‍රයත්තායක යෙදුණෙකි. වැඩි දිනක් ගෙවී යාමට පෙර අඛරංචි රේන්දරාලට මෙලොව හැර පියා යාමට මග පෙන්වා දුන්නේ ද අන්දිරිස් විසිනි. ඔහු තුළතෙකු වුව ද ව්‍යවහාරික ව්‍යාපාරික යුතායෙන් මුවහත් වූ සිතුම් පැතැම් ඇත්තෙකි. කමාට එරහි ව නැගී සිටීමට පෙලෙහින පුද්ගලයා මරා දුම්ම මේ කාමහෝගී දන තාශ්ණාවෙන් පෙළිණු අන්දිරිස්ට ඉතාමත් සුළු දෙයක් විය. ඔහුගේ වරිතය ලේඛකයා විනිවිද දැක ඇති අයුරින් එය වඩාත් ප්‍රකට වන්නේ ය.

“තව දුරටත් මහනුවර අලුත්ගැනීතාට දුප්පත් අද ගොවීයෙකුට දාව ඉපදුණු ඒ දුප්පත් කොළඹා හොයා ගන්න පුළුවන් වූයේ නැත. එසේ ම සොලුස් වියේ ද තම බෙබඳ අජපුවිවා කැත්තෙන් කැති ගානවා ද නැත්තාම් ගෙදුළින් දාවට බහිනවා ද යන තීරණාත්මක තීරණ දෙකෙන් දෙවැනි තීරණය ගත් ඒ උද්ධව්ව කොළ ගැටයා හොයා ගන්න පුළුවන් වූණේ නැත.

එසේ ම අත් ඇගලි හම යනකං ක්‍රිගල්වලට පහර දී දුම් කරත්තය යන යකඩ පාර හදන්න දහඩිය වගුල උද්යෝගීමත් තරුණයා නොයා ගන්න පුළුවන් වුණේ ද නැත. ඒ වෙනුවට ස්වභාවයෙන් හැඩෙන් පැහැයෙන් සර්ව සම්පූර්ණයෙන් ම වෙනත් අමුණු ම මිනිහෙක් අන්දිරිස් රේන්දාරාල නමින් ඉපදී සිටියේ ය.”

සැබැවින් ම ඔහු අපුරුණු මිනිහෙක් වූයේ ය.

“මිට ඉහත අන්දිරිස් නමින් මිනිසුන් හඳුනා ගෙන සිට ඔහු අඛරංචි රේන්දාරාලගේ මරණයත් සමග අන්දිරිස් රේන්දාරාල බවට පත් ව සිටියේ ය. ඔහු අරබයා මිනිසුන් තුළ දිගු කළෙක සිට ගොරව සම්පූර්ණත බවක් තිබුණු බව ඇත්ත ය. එහෙත් අඛරංචි රේන්දාරාලගේ මරණයෙන් ඉක්ති ව ඒ ගොරවයට අමතර බයක් ඔහු අරබයා එක් වී තිබිණී.”¹⁵

අන්දිරිස්ගේ සාමාජික වරිතය, එහෙක් ඔහු මවා පෙන් වූ වරිතයේ ප්‍රතිච්චිරෝධය පිළිබිඳු කරන්නති. ව්‍යාපාරික සේෂ්වරයෙහි ඔහු ඉහළ ම හිනිපෙනව නගිමින් සිටියේ ය. ඉදිරි හිනිපෙන් ඉක්මවා යාම එතරමම අපහසු කරුණක් නොවේය. අනුන්ගේ (සාමෙල්) ධනය තමන්ගේ ස්ථාවරත්වය සඳහා විය පැහැදිම් කළ යුතු ආකාරය ඔහු දැන සිටියේ ය. කාම සංසර්ගයෙහි ඔහු දැවැනීත පුරුෂයෙක් විය. තමා නොවාසිකයෙකු ලෙස සිටි කාලයේදී - සාමෙල්ගේ බිරිඳ වූ එගල්තිනා සමග එක් වූයේ මුළුතැන්ගෙයි බිත්ති දෙදරා යන තරම් උද්වේගකර ස්වරුපයෙනි. නොරෙන් නොරෙන් අන්තර්ක්‍රියා බිරිඳක සමග රති කෙකුලියෙහි යෙදීම වන පෙනක් ද්‍රවා අඩ කරන තරම් සාහසික කාර්යයක් ලෙස ඔහු සැලකුවේ ය. සාමෙල්ගේ මරණයෙන් පසු නොවාසිකයෙකු ය යන හැකිමෙන් තොර ව සාමෙල්ගේ තිබෙස් දී අතියම් බිරිඳක ඇපුරු කරන අපුරින් ඇය සමග කායික සබඳතා පැවැත්වූයේ ය. එහෙත් පුරුණ තිදිහස මත ලබන කාමාස්වාදයට වඩා වැඩි ආස්වාදයක් ඔහුට ලබා ගත හැකි වූයේ නොර රහස්‍ය හැඳි මුත්තන් ගස්මින් ඇය සමග එක් වූ අවධියේ ය.

අන්දිරිස් හා දු පුතුන් අතර පැවැති සම්බන්ධය පිරික්සීමෙන් ඔහුගේ වරිතයේ තවත් පැතිකඩික් ග්‍රහණය කර ගත හැකි වේ. ඔවුන් දෙදෙනාම කුමයෙන් ඔහුගේ ග්‍රහණයෙන් ඇත්ත් වූ වරිතය; දේශීය මධ්‍යම පන්තියෙන් මතු වූ ධනපතියන්නේ දු දරුවෙට් සිය රට,

3rd Proof

44

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

ජාතිය හෝ ආගම ගැන කිසිම තැකීමක් නොකළහ. ඔවුන් සක්සූදක් සේ වෙනස් වුයේ නම් ඒ වර්ණයෙන් පමණි. පසු කාලයේ දී අන්දිරිස්ට පවා සිය අරමුණුවලට අනුව හැඩගස්වා ගත හැකි නොවේය. එහෙත් අන්දිරිස් මුවුන් කුඩා කාලයේ දී (මුවුන්ට) මහත් සේ සෙනෙහස දුක්වුහ. දෙදෙනාගේ ම විවිධ කටයුතු සඳහා ආයම්මලා දොලාස් දෙනා බැහින් පත් කළහ. ඇල්පුචි සඳහා වෙන් වූ ආයම්මලාට වැඩි රාජකාරී තිබුණ දී, වික්වේරියා සඳහා පත් කෙරුණු ආයම්මලාට බලාගත් අත් බලාගෙන සිටින්නට සිදුවුයේ ඇය ආයම්මලා ප්‍රිය නොකළ නිසා ය. වික්වේරියා හැඳුණේ වැඩුණේ භුද්‍යකළාව ය. පියා වූ අන්දිරිස් හැර වෙන කිසිවකුගේවත් සමාගමය ඇය ප්‍රිය නොකළා ය. ඇය කුඩා කාලයේ දී ද මෙට සම්ප වූයේ කිරී බීම සඳහා පමණි. ඉහළ දෙනපති පන්තිය තියෙක්නය කළ සුබේපහෙළි ජීවිත ගත කළ අරක්කු රේන්ද්‍රකරුවන්ට උපයු මුදල්වීන් කරන්නට තරම් දෙයක් නොතිබුණු බව, වික්වේරියාට පස් අවරුදු වයස වන විට දිනපතා අලංකාර ඇදුම බැහින් එකතු වීමෙන් ප්‍රකට කෙරේ. අති සුබේපහෙළි ජීවිතයක් ගත කිරීමට ඔවුනට අවකාශය සැලසුණේ ය. එලිනා නම් මැදිවියේ කාන්තාවක් මගින් වික්වේරියාට ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාව ඉගෙනීමට ද, විතු ඇදීමට ද, විසිනුරු මැහුම් මැසීමට ද, නැවුම් නැවීමට ද, ගිත ගායනා කිරීමට ද වෙනත් බටහිර පන්තයේ සිරිත් විරිත් දැන කියා ගැනීමට ද ඉඩුප්‍රස්ථාව උදා වූයේ ය.

මෙමෙස සුබේපහෙළි කාම් ජීවිතයකට නැඹුරු වීමට මුදල් අතින් සමාජ ස්තරයේ ඉහළට ම නැගී සිටි අන්දිරිස්ට කිසිදු ගැහැටුක් නොවේය. කාම සයුරේ පත්ලට ම කිදා බැසීමට ඔහුට ද නිදහස තිබුණි. ලිනා ගෙන් පමණක් තාජ්‍යීමන් නොවුණු ඔහු අවකාශනාව පරිදි වික්වේරියා හා ඇල්පුචි සඳහා පත් කොට සිටි ආයම්මලා ද අසුරු කිරීමට පෙළඳුණේ ය. දෙනයෙන් ආස්ථා වන පුද්ගලයා කාමයෙන් මුසහන් වේ. සංස්කෘතිමය සඳාවාර පුරුහාප්‍ර දිනෙන් දින ඔවුන් ගෙන් ඇත් වී ගෙන යයි. පරිහෙළුනවාදී දෙනවාදයේ ස්වභාවය ඉතා සියුම් ලෙස අන්දිරිස්ගේ ජීවිත ක්‍රියාකාරකම් අනුසාරයෙන් තිරුප්‍රණය කිරීමට ද විවරණය කිරීමට ද ලේඛකයා අවකාශය සලසා ගෙන ඇතේ. ඉංග්‍රීසි ආධිපත්‍යය මෙරට ක්‍රියාත්මක වෙමින් පැවැති අවධියෙහි අරක්කු රේන්ද ව්‍යාපාරය ඇසුරෙන් පැන නැගුණු දේ සිය දෙනපති පන්තියේ යථාර්ථය අධියරාජුවාදී

රිතියට අනුගත වෙමින් ගැහුරින් විමර්ශනය කිරීමට මොහාන් රාජ් මධ්‍යවල ප්‍රකාට කරන කුඩලතා සැබැවින් ම පැසසුම් කටයුතු ය.

එකුල ඉංග්‍රීසින් අනුකරණය කළ මිල මූදලින් ආස්ථා වූ දේශීය ධනපති පන්තියේ තවත් පැතිකඩික් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් හා නම් ගම් වෙනස් කිරීම් මගින් ද පෙන්වා දෙයි. මතිසෙකු ධනයෙන් හා බලයෙන් ඉහළ යාමට ඔවුන්ට ගෞරව නාම පිරිනැමීමට ඔවුන්ගේ නම් ගම් ඉංග්‍රීසි උච්චිවාරණයට අනුව ගබිද කිරීමට හා ගෞරව දැක්වීමට අවට ජ්වත් වූ ගැමියෝ පෙළඳුණෙන. මේ විපරිණාමය නවකතාකරුවාගේ විවරණයට හසු වී ඇත්තේ මෙස් ය.

“තමකුමයෙන් අන්දිරස් වෙනුවෙන් අන්දිරස් යන නම තනිව හාවිත කිරීම මතිසුන් වෙතින් ගිලිහෙමින් තිබිණ. බොහෝ අය මහු අමිතතු ලැකුවයේ රේන්දරාල යන නමිනි. නැත්තම් අන්දිරස් රේන්දරාල ලෙසිනි. එහෙත් එහි අන්දිරස් යන්න ද ඇතැම් විට අන්දිස් ලෙස වෙනස් වී තිබිණ. නැත්තම් එය අන්දිස් වී තිබිණ. මේ අතර කිසිම පුරුව සූඛානමින් තොරව අන්දිරස්ගේ ගෙදර නැතිනම් ගැමියන් කී විදිහට රේන්ද ගෙදර බංගලාවක් බවට පත්වුණේය. එසේ ම එය කවදා කෙසේ කවුරු කියන්නට පටන් ගත්තේ දැයි කිඩිවෙක් නොදැන්. ඉස්සර රේන්ද ගෙදරට ගිය ගැමියන් දන් ගියේ රේන්ද බංගලාවට ය. එහෙත් ඔවුන් පවා රේන්ද ගෙදරට යන එක නතර කර රේන්ද බංගලාවට යන්න පටන් ගත්තේ කවදා සිට දැයි ස්ථීර වශයෙන් දැන සිටියේ තැත”¹⁶

මහු මූදල් තැන්පත් කළේ විශාල තිවසේ මැද මිදුලේ පොලෝව යට වැළඳු තඹ බරණීවල ය. දිනෙන් දින සීමාරහිත ලෙස මූදල් එකතු වී තවදුරටත් බරණීවලට ඒවා දරාගත නොහැකි වන විට අක්කර දෙනුන් සියය ගණනින් තේ, පොල්, රබර, කුරුදු ආදි ඉඩකඩිම් ගැනීමට පෙළඳුණේ ය. මේ වන විට ලෝක ආරථිකය පරිහොත්තනවාදී ආර්ථික කුමයට යොමු වීමට ඇරෙහුමින් තිබුණි. බැංක කුමය ක්‍රියාත්මක නොවුතු එකුල ධනවතුන් මූදල් තැන්පත් කළ අයුරු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මේ අරහයා ලේඛකයා කරන විවරණය වැදගත් ය. අරක්කු රේන්ද ව්‍යාපාරය දිනෙන් දින ව්‍යාප්ත වී යාමට කුඩාන් සමාජාර්ථික පසුබිම යම් පමණකට

3rd Proof

46

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

විවරණය කිරීමට ද ලේඛකයා අවධානය යොමු කොට ඇත. තුළගත්කම හේතු කොට ගෙන බොහෝ ගැමියෝ ද, කම්කරුවේ ද බඩුගින්න නිවා ගැනීමට ද, බීමට ද පෙලඹුණේ අරක්කු ය. අන්දිරිස් බදු රේන්දිරිවැවන්ට මෙය වාසි සහගත මූදල් උපයන මාර්ගයක් විය. අන්දිරිස් ඇගැපත නොසොල්වාම දේශීය දෙනාති පන්තියේ මුදුන් හිණිපෙන්තට ම නැගෙන්නට එය ප්‍රබල අත්වැලක් විය. තුළගතකු වුව ද ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඔහු සූක්ෂ්ම ක්‍රියාකාරිත්වයකින් යුත් පුද්ගලයෙක් වූයේ ය. මේ හා බැඳුණු යථාර්ථය නවකතාවේ නිරුපණය වී ඇත්තේ මෙසේ ය.

“එහෙත් අන්දිරිස්ගේ ලාභ අතරින් වැඩිම ලාභ ඉපසු අරක්කු රේන්ද වෙළෙඳාම ඔහු අතහැරයේ නැත. ඉංග්‍රීසි ආණ්ඩුව මිල වැඩි ලන්සු ඉදිරිපත් කළ විට අන්දිරිස් තවත් රේන්දරාලා දෙදෙනක හෝ තිදෙනෙකු සමග එකතු වී රේන්ද මිල දී ගත්තේ ය. එසේ ම පානදුර රසිගම් කොරළයේ රේන්දය හෝ කළුතර පස්දුන් කොරළයේ රේන්දය හෝ වැඩි මිල ගණන්වලට ඉහළ ගිය විට ඔහු කළේ වෙනත් පුදේශවල රට අඩු ගණන් ඉදිරිපත් කළ රේන්ද මිල දී ගැනීම ය. ඒ අනුව අවසිය අසුහතර අවුරුද්දේ වැල්වත්ත සහ සල්පිටි කොරල් රේන්දය ද, අසුහතේ හේවාගම් සහ සියනැ කොරල් රේන්දය ද තමා වෙතට ලබා ගන්නට ඔහු සමත් වුණේ ය. මෙසේ අන්දිරිස්ගේ වෙළෙඳාම පුළුල් වීමත් සමග එසේ ම ඉඩකඩීම හතර අතින් මිල දී ගැනීමත් සමග ඔහුට සතියකට වතාවක් අස්ස කරන්තයෙන් රට වටේ යන්නට සිද්ධ වුණේ ය.”¹⁷

අන්දිරිස් දෙනයෙන් සමාජ හිණිපෙන් ඉහළට ම ගියේ ඔහුගේ පුරුව වාසනාවක මහිමයෙනි. පියාට පහර දීමට පෙළඳී, මවගේ බලපැම මත හිස ඇරුණු අතේ ඉඩාගාතේ ගිය ඔහුගේ ජ්විතයේ ඇප කුපටීමක් හෝ දුක් සුයුරක අපහසුවෙන් තරණය කිරීමක් හෝ ඔහුගේ ජ්විතයේ දක්නට නොලැබුණි. තතිකර ම වාසනාව විසින් සාමෙල්ගේ පවුලට හේත්තු වුණු ඔහු සාමෙල්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ ද ව්‍යාපාරයේ ද තනි අයිතිකරු බවට පත්වූයේ ය. අතේ සතේ නොතිබුණු අන්දිරිස්ට ව්‍යාපාරයක් නගා සිටුවීමට අප්‍රාය සටකපටකම තිබුණි. සේවකයන්ට පහසුකම් ලබා දී ඔවුන්ගේ වැටුප් වැඩි කොට ඔවුන් තාප්තිමත් කිරීමට ද ඇතුළුම බැඳුම් හා අපහාස

ඉවසීමෙන් දරා සිටීමට අවශ්‍ය ශික්ෂණයක් ද තිබුණි. එසේ ම තම විරැද්ධවාදීන් මෙලොවීන් ඇත් කිරීමේ කුම්වේදය ද පුරුණ කර තිබුණි. කෙහෙකුගේ සාර්ථකත්වය පසු ව බිඳවැටීමට ඇතැම් විට එම පුද්ගලයාගේ ම වරිතයේ ඇතැම් දුර්වලතා තුළු දෙන්නේ ය. මූලින් මතපැන් බිඳක් කට නොගැසු අන්දිරස් පසුව අරක්කුවලින් ම ජීවන් වීමට පෙලතුළෙන් ය. අරක්කු බෝතල් තුන හතරක් පැය දෙක තුනකින් හිස් වන්නට විය. එය ඔහුගේ බිඳ වැටීම සලකුණු කළ ප්‍රධාන සාධකය වූයේ ය.

මේ නවකතාවේ අනන්‍යතාව ඉස්මතු කෙරෙන එක් වැදගත් ලක්ෂණයක් නම් අරක්කු රේන්ද ක්‍රියාවලිය මස්සේ ඉංග්‍රීසි යටත් විජ්‍යත පාලන අධිකාරිය පිළිබඳ සංකීරණ විවරණයකට මග සකසා ගෙන ඇතේ. ඉංග්‍රීසින්ගේ මූල්‍යාධ්‍යාය වූයේ මෙරට ආර්ථික හවහෝග මෙන් ම මෙරටන් මුදල් කළ හැකි සැම දෙයක් ම තම රටට යැවීම ය. ප්‍රාදේශීය ගම්බීම් හා නගරවල එක්ස්ස් කරන ලද වෙළඳ ද්‍රව්‍ය කොළඹට ගෙන්වා ගැනීම සඳහා ගමනාගමන කටයුතු සංවර්ධනය කිරීමට ඔවුන්ගේ අවශ්‍ය විය. ඔවුන්ගේ පහසු ව සඳහා සකස් කරන ලද ගමනාගමන පද්ධතිය වක්‍රාකාරයකින් ස්වදේශීය ජනතාවට මහගු දායායක් විය. එසේ ම හවහෝග තුළුම් ගැනීම් ප්‍රාදේශීය සඳහා හදුන්වා දෙනු ලැබූ පරිපාලන රටාව ද නිදහසින් පසු ව අදත් යම් යම් වෙනස්කම් සහිත ව තවමත් මෙරට ක්‍රියාත්මක වන බැවි පෙනෙන්. මෙබඳ යහපත් යැයි කිවහැකි දේවල් මෙන් ම මෙරට ජන ජීවිතය විපිළිසර හාවයට පත් කිරීමට මෙන් ම, නුගත් ගැමියන්ගේ පූල් ජ්විත විනාශ වී යාමට අරක්කු රේන්දය බඳු ක්‍රියාකාරකම් තුළු දුන්නේ ය. මාසෙන් දෙකන් දහපතියන් බිඳී කළ අරක්කු රේන්දය අනවශ්‍ය තරගකාරී බවක් ඇති කොට මිනිසුන් එකිනෙකා ඇතෙ කොට ගන්නා තත්ත්වයට පත් කළේ ය. අන්දිරස් මුදල් බලයෙන් අරක්කු රේන්ද සියතට ගත් ආකාරය තිරික්ෂණය කිරීමෙන් මේ හා බැඳුණු යථාර්ථය පසක් කර ගත හැකි ය. මෙලෙස මුදල් උපැයු අය පත්සල්වලට, ඇතැම් දුප්පතුන්ට මහඳු නිවාසවලට, කතෝලික පාසල්වලට හා රෝහල්වලට ද මුදල් පරිත්‍යාග කළහ. එසේ ම පාලම් හා අම්බලම් හැඳුමට ද, අමදුප සම්මි සමාගමවල පැවැත්මට ද විය පැහැදුම් කළහ. උත්ප්‍රාසාත්මක කරුණ නම් අමදුප ව්‍යාපාරවල නඩත්තු ව සඳහා ඔවුන් විසින් ආධාර කරනු ලැබීම ය. අන්දිරස්

3rd Proof

48

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

සම්බන්ධයෙන් මේ ක්‍රියාවලියේ වැදගත්කම නම් ඔහු කරන දන පරිත්‍යාග ඔහුට ම දරාගත නොහැකි වීම ය. යන එන මං තොදුන ගෙදරින් පිට වූ ඔහුට මේ පළා වූ සැප සම්පත් හා දනස්කන්ධය දෙවියන්ගෙන් ලැබුණු නිධානයක් හා සමාන විය. නවකතාකරුවා අන්දීරිස්ගේ මනසේහි ඇත්තිවන විස්මායාවහ හැඟීම්, කම්පනය හා උද්වලිතහාවය නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

“අැත්තට ම අන්දීරිස්වත් වෙළාවකට ඔහු ගැන ම පුද්ගාගත හැකි නොවේය. වෙළාවකට ඔහු, ඔහු ගැන ම පුදුමයට පත් වුණේ ය. මේ පරිත්‍යාග කරන්නේ ඇත්තට ම තමා ද යන්න වෙළාවකට ඔහුට ම හිතාගන්ඩ බැරි වුණේ ය. නැතිනම් ඒ තමාට කිසි ම සම්බන්ධකමක් නැති වෙන ම මිනිසකු විය හැකි යයි ඔහු සිතුවේ ය. විටෙක ඔහු එයින් අප්‍රමාණ ප්‍රිතියක් ලැබූ අතර තවත් විටෙක මේ මෝඩ ගොන් තීරණ ගැන පුදුම ලෝඛකමකින් දත්තීම් කැවේ ය. එහෙත් මිනිසුන් ඔහු වෙනුවෙන් තුති ගි ගයන විට ගරු බුහුමන් දක්වන විට ඒවා මෝඩ ගොන් තීරණ නොවන බව ඔහු තමාට සහතික කර ගත්තේ ය. ඒ සමග ප්‍රිතිය සමග සකුට බොහෝ මිල අධික බව ඔහු හදුනා ගනිමින් සිටියේ ය.”¹⁸

දන පරිත්‍යාග නිසා කොළඹ ඒවාන්ත උන්නාන්සේ ගෙන් ලැබුණු ස්තුති ප්‍රකාශ අන්දීරිස් වඩා වඩාත් උද්දාමයට පත් කළේ ය.

මෙකල අනාගාරික ධර්මපාලනුමා දියත් කරමින් තිබුණු ජාතික ව්‍යාපාරය කෙරෙහි ද නවකතාකරුවාගේ අවධානය යොමු වී ඇත. ඉහිසි අධිරාජත්වය විසින් විනාශ මුදයට හෙළන ලද මෙරට නිදහස හා පරමාධිපත්‍යය, නැවත හිමි කර ගැනීමේ අරගලය සිංහල ගැමී බොද්ධ මතසට ප්‍රචිත්ව කරලීමට විමසිලිමත් වූයේ අනාගාරික ධර්මපාලනුමා විසිනි. ධර්මපාලනුමා ගෙන ගිය ධර්ම යුද්ධය තෙරුම් ගැනීමට පරුගැනී වින්තනයට අනුව හැඩාගැසුණු අන්දීරිස්ගේ ප්‍රත් ඇල්පුච්ච කිසිසේන් නොහැකි වූයේ ය. ඔහු අධිරාජ්‍ය වාදය වෙනුවෙන් සිය සේවය ලබා දීමේ අරමුණෙන් මෙහෙය වූවෙක් විය.

“අැත්ත වශයෙන් ම ඇල්පුච්ච තීතිය ඉගෙන ගැනීමට තීරණය කළේ මේ සිද්ධීයත් සමග ය. එනම් කවදා හෝ ද්විසක සේවකයන් හා හාම්පුතුන් අතර හදුවතින් ම

අැති සමගිය විනාශ කර දමන කාලක නේ තේ කිරේලිකාරීන්ට දැඩුවම් දීමේ තිනි සම්පාදනය කිරීමට මැදිහත් වීම, ඔහුගේ ඒකායන බලාපොරොත්තුව විය.”¹⁹

දේශීය ධනපතින්ගේ දු දරුවන් ඉංග්‍රීසිය උගෙන, ක්‍රිස්තියාතිය වැළඳගෙන, අධිරාජ්‍යවාදීන්ගේ සිඹුම් පැතුම්වලට අනුව හැඩ ගැසෙන්නට වූ අයුරු ඇල්පුබි හා වික්වෝරියා යන අන්දීරිස්ගේ දු දරුවන්ගේ ක්‍රියාකාරකම්වලින් ප්‍රකට වූයේ ය. ඇල්පුබි ඉංග්‍රීසියෙන් කතාකරන විට වික්වෝරියා බොහෝ විට ප්‍රතිචාර දැක්වුයේ සිංහල බසිනි. ඇය මූල දී ඉංග්‍රීසියෙන් කතා කිරීමට කැමැත්තක් දැක්වුයේ නැත. එහෙත් අන්දීරිස්ගේ හා වෙනත් අයගේ ඔහු එපාකම් මත ඇය ඉංග්‍රීසි කතා කිරීමට පෙළුම්කා ය. දේශීය ධන කුවේරයන්ගේ තිවෙස්වල පැවැත් වූ මංගල සාධ්‍යවලට බොහෝ විට සුවිශේෂ ආරාධිතයකු ලෙස ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් ජෝෂප් වෙස්ටි රිජ්මේ - එසේ ම එකල මහමුදුලි සොලමන් බයස් බණ්ඩාරනායක ද ඔහු සමග සහභාගි වූයේ ය.

එබදු සමාජයේ ප්‍රජාන් සමග ඇසුරු කිරීම බරක් වූයේ අන්දීරිස්ට පමණක් නොවේ. එය වික්වෝරියාට ද දරාගත නොහැකි දෙයක් වූයේ ය. එකල එංගලන්තයේ මහ රැංණ වූ වික්වෝරියා බිසවගේ තමින් පෙනී සිටි අන්දීරිස්ගේ දුවට ද රැයම් බරුවක් හිසින් දරා ගත් විට දැනෙන අපහසුවක් වූ අයුරු ඇය විටින් විට පවසන ‘මට මහන්සියි. මට මහන්සියි’ යන යෙදුම්වලින් ගම්මාන කෙරේ.

අරක්කු රේන්ද ව්‍යාපාරය මගින් උපයන ධනයෙන් රේන්ද කරුවන්ගේ මහස ප්‍රකාශී තත්ත්වයෙන් ඇත්තේමන් සමග ම මුවන්ගේ අධ්‍යාත්මය ද බිඳ වැටෙයි. එය මහත් පසුතැවීලි වීමකට තුළු දී විකෘති මහසින් සුතුව හැසිරීමට - එයින් ම ජ්විතයෙන් සමු ගැනීමට හේතු කාරකයක් වී ඇත. අන්දීරිස් මූල දී අරක්කු රේන්ද ව්‍යාපාරයේ යෙදුණත් කිසිවිටෙක අරක්කු බිමට නොපෙළමුණේය. එහෙත් පසුව උපුලාගත නොහැකි තරමේ ධන කුවේරයෙක් වූ විට, රේන්ද ව්‍යාපාරයේ පසම්තුරන් හොර රහසේ සාතනය කිරීම ආදි ක්‍රියාකාරකම් රාත්‍රියේ තින්දේ දී පමණක් නොව දිවා සිහිනවල දී ද පෙනෙන විට ඇති වන වරදකාරී හැගීම්වලින් මිදීම සඳහා අරක්කු දිවි ඔසුවක් කර ගැනීමට පෙළමුණු බැවි පෙනේ. එහෙත්,

3rd Proof

50

මානවකාස්ත්‍ර පිය ශාස්ත්‍රීය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

”ලිනාගේ අදහසේ හැටියට අන්දිරිස්ගේ මේ බේමට බලපෑවේ කතිකර ම හේතු දෙකක් පමණ ය. පළමුවැන්න මහත් බලපාරායන්තු සහගත ව සිටි වික්වේරියාගේ කොටඳා මගුල සිද්ධ නොවීම ය. දෙවැන්න හඳුසියේ සිදු වූ ඇල්ප්‍රඩිගේ එංගලන්ත ගමන ය. මේ කාරණා දෙක සිද්ධ නොවූයේ නම් අවුරුදු හතුලිස් හතරක් එක අරක්කු බිංදුවක් කෙටි නොතුළු මේ මිනිහා මේ බේමට මේ තරම් ඇබ්බැහි වෙන්නේ නැත.”²⁰

මෙය කිසියම් අයුරතින් බලපා හැකිමුත් එයට තුවු දුන් සැබැ හේතුව නම් අරක්කු නොවීවි විට නිදාගත නොහැකි වීම ය. නිදාගත නොහැකි වීමට තුවු දුන්නේ ඉහත විවරණය කළ කරුණු ය. ඔහුගේ යම් යම් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මියගිය එංගල්තිනා, සාමෙල්, මතෙස්, අරනෝලිස්, අබරංචි රේන්දරාල හා තවත් අය නින්දෙන් දායාමාන වන්නට වීම ය. ඔහු මළගිය ඇත්තන් සමග ගැටුණු ආකාරය නිරුපණය කිරීමේ දී මායා යථාර්ථවාදය වඩාත් හර බර ලෙස හාවිත කිරීමට පෙළමුණු බැවි පෙනේ. අසිරීමත් බව මායා යථාර්ථවාදී ම ය ලක්ෂණයකි. අන්දිරිස්ගේ ගිරිය මත මළගිය ඇත්තන් ස්ථානගත වූ ආකාරය අසිරීමත් බවෙන් වමත්කාරයක් ප්‍රකට වන අයුරින් නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

”අැතැම් වෙළාවක එංගල්තිනා හිටියේ ඔහුගේ නළල උඩ ය. ඒ වෙළාවට මතෙස් හා අරනෝලිස් ඔහුගේ නාස් ප්‍රඛු දෙකෙන් ඔහුගේ පෙනහා ඇතුළට ගිහෙ. අබරංචි රේන්දරාල වැඩුපුර ම ඉන්නට පිය කළේ ඔහුගේ ආමාය තුළ ය. හරියට ම ඒ වෙළාවට කිරීම්බියා වෙදරාල ඔහුගේ දිව යට බුලත් විටක හපමින් සිටියේ ය. ඒ අතර සාමෙල් ඔහුගේ පුරුෂ නිමිත්ත කෙළවර ගොරවා ගොරවා නිදා ගත්තේ ය.”²¹

ජ්විතයේ සැදැ සමයේ දී වරදකරුවකුට - මිනිස් සාතනවලට සම්බන්ධ වූවෙකුට කිසිසේස්ත් ස්වාභාවික නින්දක්, සහනයිලී මානසික තත්ත්වයක් උරුමවන්නේ නැත. අයුතු ලෙස උපැයු මූදලෙන් සදාකල් සහනයිලී සන්නේත්ස්චරනක ජ්විතයක් ගත කළ හැකි නොවේ. අසිරිය හෙවත් ආයුවරය නවකතාවේ ක්‍රියා විකාශනයන් සමග ඉස්මතු වී පෙනෙන එක් මූලික ධර්මතාවක් බවට පත්ව ඇත. එය මායා යථාර්ථවාදී නවකතාවල අනන්‍යතාව ඉස්මතු කරන ලක්ෂණයක්

බව ගාර්ඩියා මාරකේශ්, ටෝනි මොරිසන්, අරුන්දති රෝඩ්, ඇත්තේලා කාටර් බදු සාහිත්‍යකරුවන්ගේ නිර්මාණවලින් ප්‍රත්‍යාග්‍ය කෙරේ. මොහාන් රාජ් මධ්‍යවල මාගම් සෝලිය, ලොචිනා නවකතාවලින් මේ ලක්ෂණය තමන්ගේ නිර්මාණකරණයට ආවෙණික ලෙස හැසිරවීමට කුඩලතා ප්‍රකට කළේ ය. ආදරණීය වික්වෝරියා නවකතාවෙන් මෙය සාධනීය ලක්ෂණයක් ලෙස හැසිරවීමට සමත් වී ඇති බැවි පෙනේ. අන්දිරිස්ගේ වඩුම්බුවේ සේවය කළ හරමානිස් නම් සේවකයෙක් ‘අන්දිරිස් ඇතින් යන කොට අමුතු ආලෝකයක් පැතිරිල පොලොව හෙල්ලෙන්ඩ ගන්නව’ යැයි ප්‍රකාශ කළේ ය. ඔහු තව දුරටත් මෙසේ පවසයි.

“.....තවත් දිනක් බිම වැතිරි නිදා සිටි වෙළාවක පොලොව හෙල්ලෙන හඩ ඇසි උඩ බැඳු විට ඇතින් අන්දිරිස් ඇවිදින අයුරු දුට බව ය. එසේ ම ඔහු පිටුපසින් අමුතු ආලෝකයක් එවිලේ පැතිරි තිබූ බවත්, ඒ ආලෝක කද්මිබයන් අතර පියාඹමින් සිටි දේව දුතියන් හතර දෙනෙක් සමග ඔහු කතා කරමින් සිටි බවත් හරමානිස් සඳහන් කළේ ය.”²²

ଆයම්මලා පිරිවරාගෙන සිටි වික්වෝරියා නිරුවත් ව සිටි ද්ර්ගනය දැකිමෙන් ලිනා විස්මයාප්‍රාප්‍රත් වෙයි. ඒ ඇය රතු මැටි පිළිමයක් ලෙස සිටිනු දැකිමෙනි.

“ඒ එක දුවසක වික්වෝරියා සිය ආයම්මලා පිරිවරාගෙන වතුර නාමින් සිටි ලිද ලගට ලිනා තදිසියේ ගොඩ වැදුණු ය. ඇ පැමිණියේ වික්වෝරියාට යමක් කියන්න ය. එහෙත් ඇගුරු රත් හඳුන් තවරා තනි රතු මැටි පිළිමයක් ලෙස අමු තිරුවතින් සිටි සිය කෙල්ල දුටු මතින් ලිනාට තමන් පැමිණි කාරණය අමතක වුණේ ය. ඇ මොහානක් ඇයිපිය නොලා වික්වෝරියා දෙස බලා සිටියා ය.”²³

වික්වෝරියාගේ පිරුණු අගපසගවල පිහිටීම හා විවිතත්වය ද්ර්ගනය කරන ලිනා තමා ගැහැනියක වුව ද ඇගේ අසාමාන්‍ය ස්ථී අගපසග දැකිමෙන් දරා ගත නොහැකි වූ ප්‍රහර්ෂයෙන් සිහිසුන් තත්ත්‍යට පත්වූවා ය. වික්වෝරියාගේ රුපලාවනුය ලිනාගේ විස්මිත වරයාවෙන් මතු කොට දක්වා ඇති අයුරු වමත්කාර්තනක ය.

3rd Proof

52

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

”තවදුරටත් ඇට තිබුණේ පපුව මැදට සමතලා වූ ප්‍රංශි තත් ගැට නොවේ. ඒවා පපුව මැදින් දෙල්ම් ගෙඩි වගේ ඉල්පි ඉදිරියට නෙරා තිබුණේ ය. හිති අත්ගොඩ වටකුරු ව සුමට වී තිබුණේ ය. මූණේ කොපුල්තල තරුණ මදයෙන් පිරි ඉතිරි තිබුණේ ය. ඉග මිටින් ගත හැකි ලෙස උකුල ප්‍රංශිල් වී දෙපසට නෙරා තිබුණේ ය. හැඩැනි නිතඩ ඉදිකටු තුඩිකට වුවත් පිහිරෙන තරමට වැඩි ලොකු වී තිබුණේ ය. ඇසේ අග්ධිස්සෙන් කිසිදා නොගැනු කාන්තියක් උතුරා පිටාර ගල්මින් තිබුණේ ය. එහෙත් තවත් යමක් වික්ටෝරියාගේ සිරුරේ දැක ගන්නට කළින් ලිනා සිහිපුන්ව බිම ඇදගෙන වැටුණා ය.”²⁴

වික්ටෝරියා වැඩිවිය පත්වීමේ සිදුවීම ද නවකතාකරුවා අසිරිමත් ක්‍රියාවක් ලෙස නිරුපණය කිරීමට පෙළඳුණු බැවි පෙනේ. වික්ටෝරියා පරීක්ෂාවට ලක් කළ වෛද්‍යාල මෙබදු කරුණක් අනාවරණය කරයි.

”මගේ අම්ම මුත්ත කාලට ම මෙහෙම සිද්ධියක් ම. මේ ඇහින් දැක්කම යි.... කෙල්ලගේ ඇගෙන් කිළි ලේ පිට වෙන් නැති ව කෙල්ල වැඩිවියට පත්වෙලා තියෙනවා”²⁵

ඇල්ලුඩ් වෙනුවෙන් ගෙන්වන ලද සෙලිනා නම බැල්ල අසතිප වී බරපතල ලෙස රෝගාකුර වීමට හේතු වූයේ උගේ මූත්‍රාය මූත්‍රාවලින් පිරි තිබීම යයි පරු වෙවුෂවරයා ප්‍රකාශ කරයි. එයට ප්‍රතිකර්මයක් වගයෙන්, ඇ සඳහා පිගන් ගෙඩාල් ඇල්ලු පෝච්චිව සවි කළ වෙන ම වැසිකිලියක් ගෙදර තැනැවීමට අන්දිරිස් පෙලෙශීයි.

”එය සාදා නිම කළ පසු ඒ බැල්ල කොතරම් අස්වැසිල්ලකට පත් වූයේ ද යත් උං ඒ වැසිකිලිය ඇතුළට ගොස් සති හතරක මූත්‍රා බර සැහැල්ලු කර පැය දෙකකට පසු එම්බුවට ආවේ දිග නතුව හතර අතට වනමින් කිසිම ලෙඩික් නොතිබුණ ගාණට ය. කොයි කොස් හේ පැ දෙකක් තිස්සේ උං මූත්‍රා කළ ගැලුම් පහකට අධික මූත්‍රා ප්‍රමාණය තිසා විෂ්වීජ නායක යොදා එය සුද්ධ කිරීම පිණිස සේවකයන් හතර දෙනෙකු පුරා දින දෙකක් ඒ සඳහා යොදවන්නට අන්දිරිස්ට සිදුවුණේ ය.”²⁶

දිනක් සෙලිනා නම් බැල්ල කෙරෙහි කෝපාවිෂ්ට වූ වික්වෝරියා ඇය වැසිකිලි කැසිකිලි කටයුතු කරන විගත් ගබාල් ඇල්ලු වැසිකිලියේ දොර වසා දමා දින හයක් පමණ යතුර සගවා තබයි. ඇල්ලුව් බොහෝම අපහසුවෙන් යතුර සෞයා ගෙන දොර ඇර දෙන තෙක් සෙලිනා මුත්‍රා හිර කර ගෙන සිටියා ය.

“සෙලිනා මුත්‍රා හිර කර ගෙන සිටියා විනා වැරදිලාවත් දොට්ට පිළුව යන්න එලියට බැස්සේ නැත...”²⁷

අරක්කු නොනි සිටිමට අන්දිරිස් අදිවත් කර ගතක් විවිධ අදාශ්‍යමාන පුද්ගලයන් ඔහුට පෙනෙන්නට වෙයි. ඔහුට නින්දෙන් එංගල්තීනා, සාමෙල්, මතෙස්, අරනෝලිස්, අබරංච් රේන්දරාල ආදි මිය ගිය ඇත්තෙන් හා අන්දිරිස් විසින් පරලාව කරා යවන ලද්දන් විවිධ පුද්රින් පෙනෙන්නට වෙයි. ඔවුන් සිහිනෙන් දුටුවේ ද සැබැ මිනිස් ස්වරුපයෙන් ද නොවේ. ඩූතයන් හෝ කුම්ඩාණ්ඩියන් ලෙසිනි. නොවේ නම් නිරුවත් වූ මළ පෙරේතයන් ලෙසට ය.

“අතැම් වෙලාවක එංගල්තීනා හිටියේ ඔහුගේ තෙල උඩ ය. ඒ වෙලාවට මතෙස් හා අරනෝලිස් ඔහුගේ නාස් පුඩු දෙකෙන් ඔහුගේ පෙනහඡ ඇතුළට ගියහ. අබරංච් රේන්දරාල වැඩුපුර ම ඉන්නට ප්‍රිය කළේ ඔහුගේ ආමාශය තුළ ය. හරියට ම ඒ වෙලාවට කිරිඳීමියා වෙදරාල ඔහුගේ දිවයට බුලත් විවක් හැඳුන් සිටියේ ය. ඒ අතර සාමෙල් ඔහුගේ පුරුෂ නිමිත්ත කෙළවර ගොරවා ගොරවා නීදාගත්තක.”²⁸

අන්දිරිස්ට මුහුණ දීමට සිදුවන මේ අහුත ක්‍රියාවලිය වඩාත් තහවුරු කෙරෙන අපුරින්, එය ඩුද ව්‍යාපෘතයක් නොව සත්‍යයක් බව සනාථ කිරීමට ද නවකතාකරුවා නැඹුරු වී ඇත. එමගින් ආය්චර්ය සාමාන්‍යකරණය කොට දැක්වීමට මොහාන් රාජ් පෙළමුණු බැවි පෙනේ. ඒ අතින් ලේඛකයා වඩාත් සම්පූර්ණ වී ඇත්තේ සල්මාන් රුජ්දීගේ මැදියම් රෙයේ දරුවෝ නවකතාවට ය. තවත් අතකින් අරන්දතී රෝසිගේ සිල්ලර දෙවියේ නවකතාවට ද සම්පූර්ණ වී ඇති බැවි පෙනේ.

මොහාන් රාජ්ගේ සෙසු නවකතාවලට වඩා මේ නවකතාවෙන් ඉස්මතු වී පෙනෙන තවත් මායා යථාර්ථවාදී ලක්ෂණයක් නම් මෙරට ජන ජ්විතය හා බැඳුණු අනිවාර විධි හා අධ්‍යාපනසික වන්දනය

3rd Proof

අතියෙක්කියෙන් යුතු ව නිරුපණය කිරීමට පෙළඳීම ය. ජන ජ්වලය හා බැඳුණු මෙබදු භූත ක්‍රියාකාරකම් වැඩි වශයෙන් ගාර්ඩියා මාර්කේශ්ගේ නවකතාවල දක්නට ප්‍රාථමික තර්ජනයා ඇවිතයට තර්ජනයා ලිඛිත එල්ල කරන භූත බලවිග අනුසාරයෙන් යටපත් වූ උපවිද්‍යානගත ක්‍රියාකාරකම් විවරණය කිරීමට මොහාන් රාජ් ප්‍රකට කර ඇති විවේක ප්‍රධානීය අය කළ යුතු ය. සාමෙල්ගේ තිබුණු අරක්ෂණ ප්‍රාථමික උෂ්ණ ආත්මය අන්දිරිස්ට හමුවන්නේ ඔහු එම තිබුණු නැවත අවිය තිබු දින සිට ය. සාමෙල්ගේ බිරිඳ වූ එගල්ලිනාට මෙන් ම ඇගේ දියණිය වූ ලිනාට ද උෂ්ණ ආත්ම බලවිග සමග ගැවෙන්නට සිදු විය.

අන්දිරිස් සාමෙල්ගේ නිවසට ගිය දින සිට ම විටෙන් විට අන්ධ ගොඟ මැහැලුලකගේ අසාමාන්‍ය බලපෑමකට හසුවීමට සිදු විය. ඇය අන්දිරිස් නිදාගත්තා ඇද අයිනක හෝ පැදුර අයිනක හිද සිටියා ය. ඇය විසින් සිදු කරනු ලැබූ එක් සුවිශේෂ කරුණක් නම් මඩ ප්‍රච්චක සුද්ධ කරමින් සිටීම ය. ඇතැම් දිනක අන්දිරිස් නින්දෙන් පිහිදී, යතුගාන, ලි ඉරණ, පිරි ගාන ද්වසට ඇය මහුව මුලත් විට පවා ඒදා දුන්නා ය. මෙලෙස සාමෙල්ගේ නිවසෙහි සැරිසරන සැම දිනක ම, ඇයගේ පෙනී සිටීම සාමාන්‍ය ද්රැශනයක් වූ අතර ඒ හැම දිනක ම මහු ඇය දක බියට පත්වීම ද එලෙසට ම සාමාන්‍ය දෙයක් බවට ද පත් ව තිබුණේ ය. අන්දිරිස් හා එංගල්තිනා පැදුරක වැතිරී එකිනොකාගේ පහස සඳහා පොරක්මින් සිටින අවස්ථාවල පවා මැහැලුල පැදුරු කෙකුවර හිද ගෙන සිටියා ය. මෙලෙස විවිධ අවස්ථාවල කෙතරම් බරපතල ක්‍රියාකාරකම් සිදුවුවත් ඒ කිසිවක් නොදුටු අයුරින් මඩ ප්‍රච්චක සුද්ධ කරමින් පසෙකට වී සිටීමට මැහැලුල පෙළමුණා ය. සාමෙල්ගේ නිවසේ සැරිසැරු විවිධ භාත ක්‍රියාකාරකම් අතර මැහැලුල අන්දිරිස්ගේ ඇද හෝ පැදුර අයිනක හිද ගෙන කිසිවක් නොදුටු අයුරින් හැසිරීම ද අදහා ගත නොහැකි විශ්වාස කළ නොහැකි අසන්නන් මවිතයට පත් කරන සුළු ක්‍රියාවක් විය. මේ මැහැලුල ප්‍රේත ආක්මයක් දාභුලාන වන ආකාරයක් ලෙස සැලකිය යුතු වේ. මෙලෙස පායකාය අදුරු අගාධයකට යොමු කරන ප්‍රේත දිෂ්ට්‍රී, ප්‍රේත වර්යා විටෙන් විට වරිත ක්‍රියාකාරකම් හා බද්ධ කොට තිරැපණය කිරීමේ කුළුතාවක් ලේඛකයා විසින් ප්‍රකට කෙරේ. මේ යක්ෂ, මකරාක්ෂ හා ප්‍රේත ක්‍රියාකාරකම් නිවසේ සාමාර්කයන් අතරෙන් දෙපුතු බුජියෙන් බලපාන්තර වූයේ දිනාට ය.

”මහු නිවස ඇතුළට යන විට ලිනා නිවසේ මැද පැදුරු කඩමාල්ලක වැනිරි ඉහළ මුදුන් ලිය දෙස බලාගෙන හඳුයෙන් තු කියමින් සිටියා ය. පහන් එලියට ඇගේ ඇස් දෙක දොඩු ගෙධි දෙකක් මෙන් රතු වී පෙනුණේ ය. උරහිසෙන් පහළට විහිදුණු කෙස්ස මූණ පුරා විසිරි තිබුණේ ය. නහයෙන් සොටු ද, කටින් සෙම ද එක දිගට ගල්මින් තිබුණේ ය.”²⁹

පුබනේරිස් ගුරුන්නාන්සේ ලිනා බැලීමට පැමිණ, ස්වල්ප වෙලාවක් රදි සිට ‘පෙරේත ගඳයි’ යනුවෙන් පැවසීමට පෙලෙමෙයි. ලිනාට පමණක් නොව ලිනාගේ දියණීය වූ වික්වෝරියාට ද අනපේක්ෂීත ලෙස ප්‍රේතයන් ඇස් ගැසුණාය. ඒ පියා විසින් ආනයනය කරන ලද ඇඹුම් පැලුඹුම් සමග තිබුණු උපැස් යුවුලක් පැලද බැලීමට පෙලීම් නිසා ය.

”එදා ඒ කදිම යුරෝපීය ඇඹුම් ඇදි අර කණ්නාඩියෙන් බැඳු විට ඇ දක තිබුණේ මේ මිහිපිට කිසිම දවසක දක නොතිබුණු තරම් හයානක අවලස්සන ප්‍රේතියකි. ඇ ඒ ප්‍රේතියට කෙතරම බිය වුණේ ද යත් සූපුරුදු සිහිමුර්ජා තත්ත්වයට පත්වන්නට කළින් වහා ඒ ඇඹුම් ගල්වා ඉවත විසි කළා ය.”³⁰

වික්වෝරියා යුරෝපීය ඇඹුමක් හෝ ආහරණයක් පැලදි විට සිදු වූ අරම පුදුම දෙය නම් ඇය ක්ලාන්ත වී බිම ඇද වැටීමයි. එයට හේතු වුයේ ද යුරෝපීය ඇඹුම් අදින වාරයක් පාසා ප්‍රේතියක් දක්නට ලැබීම ය.

මේ හැරුණු විට ඇතැම් විට තිවැසියන්ට හොල්මන් අවතාර ආදී අමතුෂ්‍යයන් සමග ද ගැටෙන්නට සිදු වුයේ ය. ගැමීයන්ගේ විශ්වාස සමග බැඳු වන සේ මේ හොල්මන් අවතාර විසින් කරනු ලබන ඇස්බැන්ස්ම් අවස්ථෝචිත ලෙස නිරුපණය කිරීමට ලේඛකයා විමසිලි වූ බැවි පෙනේ.

”කුස්සි යාන්තේ පිසු ආහාර හදිසියේ අතුරුදහන් විම ගැන ඇ සඳහන් කළේ මේට කළින් එය මේ ගෙදර හාම්පතාට හෙවත් අන්දිරිස් රේන්දරාලට නොකිම ගැන සමාව අයදින ගෙන් ය. කොට්ඨ ම තිවොත් ඇතැම්

3rd Proof

ද්‍රව්‍යක ඇ දහ දොලොස් වර දවල් රු කැම උයා තිබේ. පුදුමය කියන්නේ සමහර ව්‍යාපෘති අතුරුදෙන් වී තිබුණේ හට්ටි පිටින් වීම ය. ඒ අතර තවත් ද්‍රව්‍යක දවල් අතුරුදෙන් වූ බත් මුට්ටිය පසුදා ලිග්ගල උඩ තිබුණේ දංකුඩින් තැතු ව ය. විශේෂයෙන් මස් මාඟ වාගේ පුළුවු කැම අතුරුදෙන් වී තිබුණේ බලා සිටිය දී ය.”³¹

ප්‍රේත්, අවතාර නිසා කැම් බීම්වලට සිදුවන තොයෙක් විදියේ විපර්යාස, වෙනස්වීම් හා අතුරුදහන් වීම ගැන ගැම් සමාජයේ බොහෝ විට අසන්නට ලැබේ. හොල්මන් අවතාර පිළිබඳ විවිධ විශ්වාස අනුසාරයෙන් එක් අතකින් තවකතාකරුවා උත්සාහ ගෙන ඇත්තේ අරක්කු රේන්දයෙන් කාසි පනම් එක්රස් කර ගෙන එවායින් කරන්ව තරම් දෙයක් තොමැති ව ඔවුන්ව ද දනස්කන්දය උසුලා ගත තොහැකි ව සිටි ඔවුන්ගේ විපරිත වූ මනස නිරුපණය කිරීමට ය. දුරාගත තොහැකි වූ දනස්කන්දයෙන් උප්වලිත වූ ඔවුන්ගේ මානසික විකාතිය විවරණය කිරීමට ය. ගෙදර සැබැඳුම්කරුවන්ට පමණක් තොව ගෙදර දොර වැඩ කටයුතුවල නිරත වූ සේවක සේවිකාවන්ට ද මේ හොල්මන් හා අවතාර විවිධ අයුරෙන් බලපාන්නට වූයේ ය. රනෝහාම් තමැති මෙහෙකාරිය ඉකිනිදිමින් කදුළු වගුරන හොල්මන් දෙකක් දුටුව ද, ඔවුන් අමනාප වේ ය යන බියෙන් ඒ ගැන කිසිවකුටවත් සඳහන් තොකලා ය.

සමාජ සම්මත සඳුවාර ධර්මතාවලට අනුව ජ්විතය හැඩ ගැසීමට තොහැකි ව දිජේ සම්මතයට අනුකූල විය තොහැකි වූ සමාජයට විෂ පොවන අරක්කු රේන්ද ව්‍යාපාරයෙන් බලවතුන් හා දනවතුන් බවට පත්වුවන්ගේ ජ්විත ක්‍රමානුරුප ව බේදවාවක බවට පත්වනු අයුරු ප්‍රබල ලෙස නිරුපණය කිරීමේ ක්‍රියාත්මක ලේඛකයා ප්‍රකට කරයි. බලාගෙන සිටිය දී ඉහළ ගිය මේ ආර්ථිකයෙන් සමාජය ඉණිමගේ මිශ්‍රන් හිණි පෙනව ම තැගුණු මේ අප්‍රත් මුළු දනපතියෙන්ගේ ආත්ම වසා ගෙන තිබු අපිරිසිදු බව පෙන්වා දීමට ඔවුන් මරණයට පත් ව මළ පෙරේතයෙන්, හොල්මන්, අවතාර බවට පත්වීම නිරුපණය කිරීම, වස්තු විකාශනයට හා වරිත ක්‍රියාකාරීත්වයට හැම අතින් ම උචින වන්නේ ය.

තවකතාවෙන් විටෙන් විට ඉස්මතු වන විවිධ බලපැම් කරන, තොයෙක් අතුරු අන්තරා සිදු කරන කඩ කුරුම්ණියෙකු පිළිබඳ ව

මේ තවකතාවේ සිදුවීම් නිරුපණය කෙරේ. කළ කුරුම්ණියා යොදා ගෙන තිබෙන අවස්ථා කීපයක් පළමු ව නිරීක්ෂණය කරමු.

අන්දිරිස් විසින් කම්මුලට ගසනු ලැබූ පහරින් සලින වූ ලිනා මුදුන් ලිය දෙස බලන විට කළ කුරුම්ණියකු දකියි. ”අර අතන... කළ කුරුම්ණියා වට කරගෙන යස්සනියක් ඉන්නව...”³²

පිළිගත් සදාචාර ධර්ම කඩ කරමින් අන්දිරිස්, එංගල්ත්‍රීනා සමග තැන නොතැන නොවීමසා වෛලාවේ මෙන්ම අවේලාවේ ද කාම සන්තර්පණයෙහි යෙදෙයි. සිය මව අන්දිරිස් සමග හැසිරෙන අයුරු දැකිමෙන් ලිනා ද විකෘති ආස්චාදයක් විදියි.

”කළ කුරුම්ණියා පොල් ගස් ගොබ් කන්නෙ කාටවත් නොපෙනෙන්බ”³³

පවුල් ඒකකය තුළ සිදුවන සදාචාර ගරා වැටීම එමගින් සංකේතාත්මක ලෙස අවධාරණය කෙරේ.

තවත් දිනක කාසි දුම්මට තඩ කළේදේරමක් විවෘත කරන විට ඉන් තැගැණු දුර්ගන්ධයෙන් අන්දිරිස් සහිමුද්‍රණ වී බිම ඇද වැටෙයි. එය තවකතාකරුවා නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

”කිසිම හේතුවක් නැති ව පොල් ගස්වල කළ කුරුම්ණියන් බේ වෙනවා වගේ පොල් ගස්වලින් පෙරා ගන්නා පොල් අරක්කුවලින් උපයන කාසිවලත් කිසිම හේතුවක් නැති ව කළ කුරුම්ණියන් බොටිය හැකි බව ය. ඒ කළ කුරුම්ණියන්ට තඩ කළේදේරම් ඇතුළේ ඩුස්ම ගන්න අපහසු බැවින් උන් මිය ගිය විට මේ දුර්ගන්ධය උපදින බවත්, එමණක් නොව කාසිවලින් උපදින කළ කුරුම්ණියන් මරණයට පත්වීම ඒ කාසි නැති හංගස්ථාන වීමට බලපාන හේතුවක් බවත් ඇය ඔහුට පැහැදිලි කර දුන්නා ය.”³⁴

”ගමන් ගොස් ආ විට ආපසු කළ කුරුම්ණියන්ට ඩුස්ම ගැනීම පිණීස ඒ කාසි පිරවු තඩ කළේදේරම් ද්වසට පැ දෙකක් ඇර තබන පුරුද්ද නම් ඔහු නොකඩවා කර ගෙන ගියේ ය.”³⁵

3rd Proof

58

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

කළ කුරුමිණියා හා බැඳුණු සිදුවීම් නිරුපණ අනුසාරයෙන් යටත් විෂේෂ පාලකයන්ගේ අනුග්‍රහය මත ඉහළ ගිය බැඳුමයක් මෙන් ආර්ථික ප්‍රජාත්වයත් හිමිකර ගත් අලංගිය මුලූහිය තැන් තොදුන සිටි තුළගත් රේන්ද ව්‍යාපාරිකයන්ගේ අර්ථග්‍රහනය වූ ව්‍යාපාර ජීවිතය සිදුම් සරදුමට, හාසායට හා විවේචනයට හසුකර ඇත. කුරුමිණියන් කාදුම්මෙන් දුවැන්ත පොල්ගස් කුමයෙන් කඩා වැට් විනාශ මුදයට පත්වන අයුරින්, අරක්කු රේන්ද ව්‍යාපාරයෙන් නැගී සිට, දනධාන්‍ය, වතුපිටිර, දේපලවලින් ආස්‍ය වූ අපුත් දෙනවතුන් ද මානව ගුණාංගවලින් විනාශ වී යන ආකාරය මතා කුළුලතාවකින් යුතුව නිරුපණය කිරීමට මොහාන් රාජ් මධ්‍යවල කුළුලතා පුරුණ වී ඇත. ගැහුරින් කළුපනා කරන විට කළ කුරුමිණියා නම් සමාජය තුළ සිදුවන ව්‍යසනය ඉගිනිකරන ප්‍රබල සංකේතයක් ලෙස සැලකිය යුතු වේ.

මේ නවකතාවේ සිදුවීම් විකාශනය කිරීමේ දී ලේඛකයා යථාර්ථවාදී නවකතාවල දී අප අහවා යැයි සලකා බැහැර කරන සිදුවීම් හා සංයිද්ධී නිරුපණ දක්නට ලැබේ. එහෙත් මායා යථාර්ථවාදී සාහිත්‍ය කානිවල දී එකී හවා හා අහවා හේදය රට වඩා ගැහුරින් ගුහණය කර ගත යුතු වේ. මෙය මායා යථාර්ථවාදය පිළිබඳ ගැහුරු අවබෝධයකින් යුත් පායකයා විසින් වටහා ගනු ඇත. එසේම මෙහි දී විශ්වසනීයත්වය හා අවිශ්වසනීයත්වය නමැති ප්‍රහේදය යථාර්ථවාදී වපසරිය ඉක්මවා යන්නේ ය.

ඉතිහාසය හා ගැන්ටසිය මිගු කර ගෙන උචිරට අද ගොවියෙකුගේ ප්‍රතිකු වූ අන්දීරිස් පහතරටට පැමිණ තොසිතිය හැකි තරම් වූ කොට්ඨංගියකු බවට පත්වන අයුරු ආකර්ෂණීය ලෙසත්, විවිතාකාරයෙනුත් නිරුපණය කර ඇති අයුරු ලැගතන්නා සූලු ය. අන්දීරිස් ව්‍යාපාරික ලේකය ජය ගන්නා අයුරුත්, බාධක ජය ගන්නා අයුරුත්, ඉහළ සමාජය සම්ග බද්ධ වන අයුරුත්, මායා යථාර්ථවාදී වපසරියට සූදුසූ වන සේ අව්‍යාජ ලෙස නිරුපණය කර ඇත. නවකතාවෙන් නවකතාවට නිර්මාණකරණයේ පරිණත හාවයක් ප්‍රකට කිරීමටත්, රසභාවපුරුණ නිර්මාණයක් පායක අවධානයට යොමු කිරීමටත්, දක්ෂ ලෙස මූලික කතා ප්‍රවත හා බැඳුණු සමාජාර්ථික පසුබීම් නිරුපණය කිරීමටත් ප්‍රකට කරන ප්‍රතිහාව අයය කළ යුතු ය. මේ නවකතාවේ සාර්ථකත්වයට තුළුදුන් සාධක අතර නිර්මාණකමක බිසක් උපයෝගී

කර ගැනීම අවධාරණයෙන් සඳහන් කළ යුතු ය. මායා යට්පරවාදී නවකතාවල මායාව හා යට්පරය අතර මතා සංමිගුණයක් පවතී. එම තත්ත්වය නිරුපණය කිරීමට හැම අතින් ම උච්ච බස් වහරක් සකස් කර ගැනීමට මොහාන් රාජ් මධ්‍යවල කුගලතා සම්පන්න වී ඇත. මතු සඳහන් නිදුසුන් පිරිකීයෙමෙන් ඔහු විසින් උපයෝගී කර ගෙන ඇති බස් වහරේ විශේෂත්වය පසක් කර ගත හැකි ය.

ඡ්‍රේවිතයේ ප්‍රථම වතාවට දුම්රියක් බාවනය වන අයුරු දුටු මෙරට සිංහලයන් විස්මයට, පුදුමයට හා ආකර්ෂණයට පත් වූ අයුරු ලේඛකයා නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

“මුලින් ම අසුළුනේ කිසි කලෙක කිසිවකු අසා තුපුරුදු ඒ අසාමාන්‍ය ගොරන්තිම හඩු ය. හන්තාන කදු පන්තියත්, බහිරව කන්ත්ස් ඒ භඩින් දෙදරවා දේංකාර දුන්නේ ය. රේලරට ඇදහිය නොහැකි සුදු දුමාරයක් අවට පැතිරුණේ ය. අන්තිමට ඒ අසාමාන්‍ය සන්ත්වයා හොස් හොස් ගාමින් ඉදිරියට ආවේ ඒ සුදු දුමාරය කිසි අනුකම්පාවක් නැතිව දෙබැං කර ගෙන ය.

දුමාරය ඇත් මැත් කරමින් අමුතු සන්ත්වයාගේ මුහුණ යාන්තම් පෙනෙන්නට ගත් සැෂකින් මහ සෙනග කලබල විහ. අයෙක් ඇතුළු තුවුවලින් ඉස්සෙමින් අයෙක් හොඳට පේන උස් මුදුන් කරා ඇදෙමින්, තවත් අයෙක් තවකෙකුගේ ඇගට බර වෙමින් නැතිනම් තවකෙකුට මුවා වී තම ප්‍රාණ බය හංග ගනිමින් හා භාපුරා දැකින මේ අසාමාන්‍ය සන්ත්වයා දැක ගන්නට යුහුසුදු විහ.”³⁶

දාවිත් අප්පු තම් අන්දිරිස්ගේ පියා මත්පැන් බීමට ඩුරුවීම නිසා පවුලේ අඩංගු ඇති වී පවුල විසිරී යාම නවකතාකරුවා රුපුණය කර ඇත්තේ මෙසේ ය.

“අදේශ කුමුරු වැඩ කළ ආවින් අප්පු වෙහස නොබලා වැඩ කළ දුර්ථන් ගොවියක් විය. සැබවින් ම අන්දිරිස් ඉපදී පහලෙක් අවුරුදුක් විතර ගත වන තෙක් ම මේ ගෙදර ඉදහිට කඩනොලා ඇති වුව ද උතුරා ගිය සාමයෙන් පිරි තිබුණේ ය. එහෙත් හරියට ම මින් තුන් අවුරුදුක්ට පමණ පෙර එය සූන්නද්දුලි වී ගියේ ය. ඒ අලුත්ගානොට අලුත් තැබුරුම විවෘත කළ දින සිට ය.”³⁷

3rd Proof

60

මානවකාස්ත්‍ර පිය හාස්ත්‍රීය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

ව්‍යවහාර බසේන් නිපත් සරල ආධ්‍යාත්‍ය ලගන්නාසුළු ලෙස හාටත කිරීමේ කුළුලතාවක් ලේඛකයා විසින් ප්‍රකට කෙරේ. අඛරංශී රේන්දරාල හා සාමොල් අතර අරක්කු නිෂ්පාදනයේ අනුපාත අරහයා ඇති වන සංවාදය මුවන් දෙදෙනාගේ සමාජ තත්ත්වය, තරාතිරම හා අධිකාරීත්වය ප්‍රකට වන අයුරින් තවකතාකරුවා නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

“මෙහෙමයි, උඩ මං කියන විදිහට රාජකාරිය කරන්ච ඕන”
“එහෙමයි ආයුබොවන්ච”
“පොල් රා පිරිසිදුවට ගස්වලින් බාන්ච ඕන”
“එහෙමයි ආයුබොවන්ච”
“රා උණු කරන කල්දේරම ගැන නිතර ඇහැ ගහගෙන ඉන්ච
ඕන” “එහෙමයි ආයුබොවන්ච”
“වතුර එක් කරන්ච ඕන අනුපාතෙට, පදමට”
“එහෙමයි ආයුබොවන්ච”
“ගිනි රස්නේ තියෙන්ච ඕන වැඩි අවු නැතිව මද පමණට”
“එහෙයි ආයුබොවන්ච”
“මොකද ආණ්ඩුවේ සුදු මහත්තුරු හිටි ගමන් එනවා එව්වා
පරික්ෂා කරන්ච”³⁸

නිළමේ කෙනෙකු ඉදිරියේ ගැන්තෙකු හැසිරෙන ආකාරයට මෙහි දී සාමොල් යහත් පහත් අයුරින් ප්‍රතිචාර දක්වන අයුරු ප්‍රකට ව දැකිය හැකි ය.

අත්දැකීම හා බැඳුණු පසුබෑම නියෝජනය වන අයුරින් ද වරිත ජීවිත ප්‍රශ්න හා ගැටුවලට මුහුණ දෙන ආකාරය ඉස්මතු වන අයුරින් ද, එකිනෙක වරිතවලට ආවේණික ජීවන සිතුම් පැතුම් පිළිබඳූ වන අයුරින් ද බස නිර්මාණාත්මක ලෙස හැසිරවීමේ කුළුලතාවක් මොහාන් රාජ් විසින් ප්‍රකට කරනු ලැබ ඇත. මේ හැරුණු වට වරිත ත්‍රියාකාරකම් මෙන් ම වරිත සංසටන ග්‍රහණය කර ගැනීමට පහසුවන අයුරින් සංකල්ප රුපාත්මක බසක් පරිහරණය කර ඇති බව පෙනේ.

සැමියා වූ දාවිත් අප්පුගේ ගුරි බැට හේතු කොට ගෙන ඔහුගේ බිරිද වූ කුඩාහාම් කුමයෙන් දුක් දෙමිනසින් කෙසග වී ගිය ආකාරය නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

“අැහැට කනට පේන සිරයාවන්ත ගැනියක් වූ කුඩාහාම් මාස හතර පහ වෙන විට ප්‍රූඩ්හකින් එලියට ගත්තා වගේ වැනැට් ගියා ය”³⁹

මවට පහර දෙනු ඉවසා දරා ගත නොහැකි වන අන්දිරිස් පියාට තරුණය කොට පහර දීමට පෙළමුණෙන් දාවිත් අප්පු බියපත් ව කර කියා ගත නොහැකි අසරණ තත්ත්වයට පත් වූ අයුරු නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

“තමන්ගේ ම කොල්ලාගේ කටින් එහෙවි වවන විකක් පිටවුණා ද කියා අදහා ගන්බ බැරි ව ඔහු පස්ස බිම ඇතුළුණා, අසරණ බලු තඩියෙක් වගේ මැටි පොලොව උඩ සෙම පෙර පෙර මොහොතක් සිටියේ ය.”⁴⁰

“අන්දිරිස්ගේ කාර්ය සාම්ලපය නිරුපණයේදී, අන්දිරිස් සැබවින් ම වැඩි කළේ ගිනි කසයෙක් ගානට ය.”⁴¹

අතුරුදහන් වූයේ යැයි විශ්වාස කළ මිතිසකු ඇස් ඉදිරිපිට පෙනී සිටි මොහොත “අන්දිරිස් ගහේ තියෙදීම යතු ගැ ලි කොටයක්” පරිදි විය.

එංගල්තීනා කාම සංස්කරණයට අන්දිරිස් පොලිඥවා ගෙන හැසිරුණු අයුරු...

“එ හඳුසි උත්කර්ෂයෙන් ප්‍රකම්පිත ව ඔහු වහා ඇය වැනිර සිටි ඇලයට හැරි ඒ රකවරණයට කමා සැබවින් ම සූදානම් බව, අගවනු ලැබුවේ ඇය තදින් වැළඳ ගෙන ය. ඒ රකවරණය සපරි කිරීමේ නිමිගයත් සමග ඇය හැඹින්නක මෙන් කෙතරම් ආවේශයෙන් ප්‍රාය වී ද යන් ඔහුට අන් පා ගසන්නටවත් ඉඩක් නොතියා ඔහුගේ සිරුර වටා කිටි කිරීයේ වෙළි ඔහු සිය ආත්මය තුළට සෙන්ධව අශ්වයක මෙන් වියරුවෙන් ප්‍රවේශ වන තෙක් ඇය නොඉවසිල්ලෙන් බලා සිටියා ය.”⁴²
“එංගල්තීනාට ද උවමනා ඖීයේ අන්දිරිස්ගේ ඇගට වුරු පටිවම් වී ගෙමිනියක් වගේ තැලෙන්න ය.”⁴³

අබරංචි-රේන්දරාල-අතිතයේ තමා හෙලා දුටු අයුරු මෙනෙහි කරන අන්දිරිස්ගේ සිතැයි නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

3rd Proof

62

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

”මේට අවුරුදු ගණනාවකට පෙර උපුරුවට කරන්නෙන් බැස ගත්, මේ මිනිසා තමාගේ සිරුරෙන් හැම් මූඩ් ගද පලවා හරින්නට නාස්පුඩ් හකුලාගෙන මොනරකු වගේ ආචම්බරන් අනක බලා ගත් හැටි ඔහුට මතක් වුණේ ය.”⁴⁴

ලිනා ස්පර්ග කිරීමෙන් අන්දිරිස් උද්දාමයට පත්වන අයුරු...

”ලිනා ඒ ඇගිලි තඩු සිය අත්දෙකින් ම අල්ලා ගෙන හිරියත් ඇග ගිනි තියන පියයුරුවල උණුසුම අන්දිරිස්ගේ ඇගිලි තඩු දිගේ පපු කැවුත්ත ඇතුළට ම විදුලියක් මෙන් ගලා ගෙන ගොස් තිබුණේ ය.”⁴⁵

උපමා රුපක ආදි අලංකාරවලින් විභුෂණය වූ සංකල්ප රුපාත්මක බස් වහරක් උපයෝගී කර ගැනීමට ද ඇතැම් විට නවකතාකරුවා පෙලසුණු බැවි පෙනේ.

විමත් වූ සැමියාගේ පහර දීම් හේතු කොට ගෙන කුඩාහාම් නම් අන්දිරිස්ගේ මවගේ ගිරිය දිනෙන් දින ක්ෂය වූ ආකාරය නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

”අැහට කනට පේන සිරියාවන්ත ගැනීයක් වූ කුඩාහාම් මාස හතර පහ ගත වෙන විට තුළුහකින් එළියට ගත්තා වාගේ වැහැරී ගියා ය.”⁴⁶

මවට පහර දෙන අයුරු බලා ගෙන සිටිය නොහැකි වන අන්දිරිස් වරක් සිය පියා වූ දාවිත් අප්පුට තර්ජනාංගලි මසවත් දැකීමෙන් සිතියට පත් වූ ඔහුගේ හැසිරීම උපමාවකට නගා ඇත්තේ මෙසේය.

”කොලුගේ කටින් එහෙවි වවන ටිකක් පිටවුණා ද කියා අදහාගන්ච බැරිව ඔහු පස්ස බිම ඇනුණ අසරණ බලු තබේයක් වගේ මැටි පොලොව උඩ සෙම පෙර පෙරා...”⁴⁷

ඇතැම් විටක දී වරිත ස්වභාව ඉස්මතු වන අයුරින් රුපක අලංකාරය උපයෝගී කර ගෙන ඇත.

”අන්දිරිස් සැබැවින්ම වැඩ කලේ ගිනි කසයෙක් ගානවය”⁴⁸

“අන්දිරස් ගහේ තියෙදෑදීම යතු ගැ ලී කොටයක් පරිදි විය.”⁴⁹

එංගල්තිනා නම් සාමෙල්ගේ බිරිඳ අන්දිරස් ග්‍රහණයට ගෙන ඔහු සමග කාම සංසර්ගයෙහි යෙදීම නිරුපණය කර ඇත්තේ මෙසේ ය.

“ල් රකවරණය සපළ කිරීමේ නිමෙයයන් සමග ඇය භැඳීන්නක මෙන් කෙතරම් ආවේශයෙන් ප්‍රාග්ධන වී ද යත් ඔහුට අත් පා ගසන්නටවත් ඉඩක් නොතියා ඔහුගේ සිරුර වටා කිරී කිරියේ වෙළි ඔහු සිය ආත්මය ඇට සෙසන්ධව අශ්වයකු මෙන් වියරුවෙන් ප්‍රවේශ වන තෙක් ඇය නොඳුවසිල්ලන් බලා සිටියා ය.”⁵⁰
“එංගල්තිනාට ද උච්චතා වූයේ අන්දිරස්ගේ ඇගට වුරු පටවම් වී ගෙමියක් වගේ තැබෙන්නට ය.”⁵¹

ලිනා, අන්දිරස් ගෙන් ලබන ප්‍රහරණය නිරුපණය කිරීමේ ද....

“... ඒ පියසුරුවල උණුසුම අන්දිරස්ගේ ඇගිලි තුවී දිගේ පපු කැඩුත්ත ඇතුළට ම විදුලියක් මෙන් ගෙවා ගොස් තිබුණේ ය”⁵²

ලිනා හා අන්දිරස් අතර පවත්නා සම්බන්ධය ගැන දිනගන්නා එංගල්තිනා හැසිරුණු අයුරු....

“එකම එක දිසාවකට බෙල්ල දිග් කර ගෙන කටුස්සියක වගේ ඔහෝ බලා ගෙන සිටියා ය.”⁵³

එසේ ම අවස්ථාවේවිත ලෙස අපුරුව පද සංසටනයෙන් විහුණු සියලුම ප්‍රාග්ධන තිරීමට ද ඇතැම් විට නවකතාකරුවා පෙළමුණු බැවි පෙනේ. සිදුවීම්වල අපුරුවත්වයටත් වරිත ඔංදාරයයටත්, කව්ලසෙන් විපුල මෙහෙයක් ලබා ගැනීමට සමත් වූ බැවි මතු සඳහන් නිදසුන් පිරික්සීමෙන් පසක් කර ගත හැකිය. තෝරතෝර්වියක් නොමැති ව කතා බහ කරන සාමෙල් පිළිබඳ ව යථාවබෝධයක් උකහා ගැනීමට තුවී දෙන අයුරින් ලේඛකයා බස හසුරුවන්නේ මෙසේ ය.

“එක අදහසක් හා තව අදහසක් අතර මැද කිසි ඉඩක් විරාමයක් නොතියා එක සිරුවට මේ තලනුනා මිනිහාගේ කරින් මේ තරම් වවන උතුරා ගෙන්නේ කෙසේදුයි අන්දිරස්ට කෙසේවත් සිතා ගත නොහැකි විය.”⁵⁴

3rd Proof

64

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

දදහසට පත් ව සිටි අබරංචි රේන්දරාල අශ්ව කරත්තයෙන් බැස තේරාන්විත ව අන්දිරස් කරා පැමිණ මහු දෙස බලා සිටින්නේ මෙලෙසිනි.

“පසු ව අන්දිරස් ඉදිරියේ තනි කෙළින් පිටගෙන ඇඟ අනුරුද් විසි කළාත් පට පට ගා ප්‍රපුරන තරමට වියරු මූහුණෙන් යුතුව මහු දෙස බලා මෙසේ කිවේ ය.”⁵⁵

අන්දිරස්ගේ අණ කිරීමෙන් සසල වූ ලිනාගේ නැසිරීම ඇගේ කායික සංවරණය ප්‍රකට වන අයුරින් නිරුපණය කිරීමේ කුගලතාවක් නවකතාකරුවා ප්‍රකට කරයි.

“එ සමග ම අන්දිරස්ගේ ඇගිලි තුබුවලින් පිටවුණු විදුලියෙන් ඇගේ මූහුණ පිවිවී ඇ ඩීම ඇදගෙන වැටුණා ය.”⁵⁶

අන්දිරස්, ගමෙන් පිට වීමට හේතුකාරක වූ සිදුවීම මෙනෙහි කර කොළඹේට වූ ආකාරය...

“නමුත් මහුගේ හිත පහුරු ගැ අප්‍රමාණ කේත්තිය හා වේදනාව විසින් ඒ අවුරුදු හතළිස් හතරක අතිතය එක මෝගොතක එක සිතිවිල්ලකින් වෙනස් කරනු ලැබුවේ ය.”⁵⁷

වරිත නිරුපණයෙහි ලේඛකයා ප්‍රකට කර ඇති කුගලතා ද ආදරණීය වික්වෝරියා නවකතාව සාධනීය කාතියක් වීමට ප්‍රබල බලපැමක් කෙරේ. මෙහි අන්දිරස්, එංගල්තීනා හා ලිනා ප්‍රධාන වශයෙන් ඉස්මතු වී පෙනෙන වරිතය. දාවිත් අප්පු නම් ගැමයකුගේ ප්‍රතිතු වූ අන්දිරස් සාමෙල්ගේ මරණයෙන් පසු අරක්කු රේන්දයේ යාව්ත්ව අයිතිකරු බවට පත් ව මහා දනපතියකු වූ ආකාරය විස්මයාන්විත ය. ව්‍යාපාරික ක්‍රියාවලිය පිළිබඳව පොතපතෙන් ලද අධ්‍යාපනයක් තොමැති ව, ප්‍රායෝගික ව නැගී සිටි අයුරු ද විරුද්ධවාදීන් මැඩිල අයුරු ද, ඉඩකඩම්, වතුපිටි මිලදී ගෙන දිනෙන් දින ඉහළට ම තැග, දන කුවේරයකු වන අයුරු ද අප්රවත්වයකින් යුතු ව නිරුපණය කිරීමේ කුගලතාවක් නවකතාකරුවා ප්‍රකට කරයි. විවිධ අනුත බලවිග සමග සටනය වෙමින් ගැහැනුන් දෙදෙනෙකු (අම්මා සහ දුව) සමග ලිංගික සම්භේග පවත්වා ගෙන ගිය අයුරු

ද ආශ්වර්යජනක ය. ඔහුගේ වරිතය ගොඩනැගීමේ දී එංගල්තිනාගේ වරිතයත්, ලිනාගේ වරිතයත්, දක්ෂ ලෙස හැසිරවීමට ද ලේඛකයා කුළුතා පුරුණ වී ඇත. මායා යථාර්ථවාදී රිතියට අනුගතවෙමින්, ආශ්වර්යජනක වූත්, විටෙක විස්මයාන්විත වූත්, යථාර්ථවාදයේ හවුනා-අනුවත් සිමාවන් බණ්ඩනය කොට, යම්බදු අතිශයෙක්තියකින් යුතු ව නිරුපණය කිරීමේ කුළුතාවක් ප්‍රකට කර ඇත. වරිත පොරුණය, මාදාරයය, පුරුවත්වය හා අනිෂ්ටත්වය ප්‍රකට වන අයුරින් එකිනෙක වරිත ගොඩනාගා ඇති අයුරු ද මේ නවකතාවේ කළාත්මක ගක්සතා පෝෂණය වීමට කුඩා දී ඇතැයි පැවසිය හැකි ය.

අපහසුවකින් තොර ව පායකයාට පස්නය කිරීමේ අවකාශය සලසා දෙන ආදරණීය වික්වෝරියා මොහාන් රාජ් මධ්‍යවලගේ නවකතාකරණයේ උච්ච අවස්ථාවක් සතිවුහන් කරන නිරමාණයක් ලෙස අගය කිරීමට ප්‍රාථමික.

ආන්තික සටහන්:

1. මධ්‍යවල, මොහාන් රාජ් (2014) ආදරණීය වික්වෝරියා, බිසෝ ප්‍රකාශන, කොළඹ, 16 පිට.
2. අං. වි., 18 පිට.
3. අං. වි., 21 පිට.
4. අං. වි., 31 පිට.
5. අං. වි., 34, 35 පිටු.
6. අං. වි., 35 පිට.
7. අං. වි., 57 පිට.
8. අං. වි., 58 පිට.
9. අං. වි., 73 පිට.
10. අං. වි., 82, 83 පිටු.
11. අං. වි., 108 පිට.
12. අං. වි., 151, 152 පිටු.
13. අං. වි., 127 පිට.
14. අං. වි., 128 පිට.
15. අං. වි., 135 පිට.
16. අං. වි., 205 පිට.
17. අං. වි., 207 පිට.
18. අං. වි., 211 පිට.
19. අං. වි., 241 පිට.

20. අං. වි., 249 පිට.
21. අං. වි., 250 පිට.
22. අං. වි., 106 පිට.
23. අං. වි., 222 පිට.
24. අං. වි., 221 පිට.
25. අං. වි., 223 පිට.
26. අං. වි., 235 පිට.
27. අං. වි., 238 පිට.
28. අං. වි., 72 පිට.
29. අං. වි., 201 පිට.
30. අං. වි., 172, 173 පිට.
31. අං. වි., 73 පිට.
32. අං. වි., 109 පිට.
33. අං. වි., 146 පිට.
34. අං. වි., 207 පිට.
35. අං. වි., 13, 14 පිට.
36. අං. වි., 15 පිට.
37. අං. වි., 66 පිට.
38. අං. වි., 15 පිට.
39. අං. වි., 17 පිට.
40. අං. වි., 21 පිට.
41. අං. වි., 78 පිට.
42. අං. වි., 98 පිට.
43. අං. වි., 131 පිට.
44. අං. වි., 150 පිට.
45. අං. වි., 17 පිට.
46. අං. වි., 17 පිට.
47. අං. වි., 21 පිට.
48. අං. වි., 45 පිට.
49. අං. වි., 48 පිට.
50. අං. වි., 98 පිට.
51. අං. වි., 150 පිට.
52. අං. වි., 155 පිට.
53. අං. වි., 35 පිට.
54. අං. වි., 127 පිට.
55. අං. වි., 160 පිට.
56. අං. වි., 226 පිට.